



**கார்டுகாடுல லார்டால
செயற்ற்திறன் அறிக்஑ை
Performance Report
2017**

**஁லூலா஑ை கார்டாலு
பிரத஡ அ஡ைச்சர் அலுவலக஡்
PRIME MINISTER'S OFFICE**





කාර්යසාධන වාර්තාව
2017

අග්‍රාමාත්‍ය කාර්යාලය
නො. 58, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත
කොළඹ 07

දුරකථන : 011-2575317
ෆැක්ස් : 011-2574143
විද්‍යුත් ලිපිනය : info@pmoffice.gov.lk
වෙබ් අඩවිය : www.pmoffice.gov.lk

පටුන

	මාතෘකාව	පිටු අංකය
01.	හැඳින්වීම.....	1
1.1.	දැක්ම.....	3
1.2.	මෙහෙවර.....	3
1.3.	කාර්යභාරය.....	3 - 4
02.	ප්‍රතිපත්ති සම්පාදනය හා ආර්ථික සංවර්ධනය.....	5
2.1.	ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව.....	7 - 8
2.2.	ආර්ථික කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුව.....	8 - 9
2.3.	මැදි ආදායම්ලාභීන් සඳහා නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහන.....	10
2.4.	යෝජිත ග්‍රාම රාජ්‍ය.....	11 - 12
2.5.	යෝජිත රාජ්‍ය සේවා සැපයුම් අධිකාරිය.....	12 - 13
2.6.	GSP+ සහනය නැවත ලබා ගැනීම.....	13 - 14
	2.6.1. පොදු වරණාත්මක තීරුබදු වැඩ පිළිවෙල (GSP+) අධීක්ෂණ යාන්ත්‍රණය.....	14 - 15
2.7.	එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ සම්බන්ධීකරණය සඳහා වන අමාත්‍ය මණ්ඩල කමිටුව.....	16 - 17
2.8.	ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම 2017-2021.....	17 - 18
2.9.	දෙවන ඉන්දීය සාගර සමුළුව -2017.....	18 - 20
2.10.	ප්‍රතිපත්ති සම්පාදන කාර්යාලය.....	20 - 22
2.11.	අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා පත් කරන ලද කමිටුව.....	23
2.12.	ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය.....	23 - 24

03. ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය.....25

3.1. අග්‍රාමාත්‍යවරයාගේ නිල විදේශ සංචාර.....27

3.1.1. ස්විස්ටර්ලන්ත නිල සංචාරය - ලෝක ආර්ථික සංසදය -2017.....27 - 28

3.1.2. ඕස්ට්‍රේලියා නිල සංචාරය 28 - 29

3.1.3. ජපාන නිල සංචාරය.....29 - 30

3.1.4. වියට්නාම නිල සංචාරය30 - 31

3.1.5. ඉන්දියානු නිල සංචාරය-2017 අප්‍රේල්.....32

3.1.6. චීන නිල සංචාරය “එකම තීරයක් , එකම මාවතක්” සමුළුව.....33

3.1.7. පින්ලන්ත නිල සංචාරය34 - 35

3.1.8. ඉන්දියානු නිල සංචාරය-2017 නොවැම්බර්35

3.2. රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විදේශ නියෝජිතයන් හමුවීම.....36 - 38

04. ජාතික සංහිදියාව, සමාජ සුභසාධනය සහ ආගමික කටයුතු.....39

4.1. ජාතික සංහිදියාව.....41

4.1.1. සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ මහ ලේකම් කාර්යාලය.....41 - 43

4.1.2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන43 - 44

4.2. සේවක සුභසාධනය44

4.2.1. ආයුර්වේද වෛද්‍ය සායනය.....44 - 45

4.3. ආගමික කටයුතු.....45 - 46

4.3.1. කොළඹ නවමී මහා පෙරහැර45 - 46

4.3.2. මහා සංසරත්නය දහස් නමක් උදෙසා අරලියගහ මන්දිරයේදී පිරිනමන ලද සංඝගත දක්ෂිණාව-2017.....47

4.3.3. සර්වඥ ධාතුන් වහන්සේලා ඇතුළු බෞද්ධ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ ප්‍රදර්ශනය.....48

මාතෘකාව	පිටු අංකය
4.3.4. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය.....	48 - 49
4.3.5. ඉල්තාර් උත්සවය.....	50
4.3.6. කොල්ලුපිටිය වාළකාරාම මහා විහාරස්ථ වාර්ෂික ඇසල මහා පෙරහැර.....	51
4.3.7. දීපවාලි උත්සවය.....	52
05. මහජන පැමිණිලි/ දුක්ගැනවිලි සඳහා සහන සැලසීම.....	53
5.1. අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලැබෙන මහජන පැමිණිලි/ දුක්ගැනවිලි අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කිරීම හා ප්‍රගතිය පසු විපරම් කිරීම.....	55 - 60
5.2. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවිය මගින් මහජන පැමිණිලි / දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට සලසා ඇති පහසුකම්	62
06. පාර්ලිමේන්තු සහ නීතිමය කටයුතු.....	63
6.1. පාර්ලිමේන්තු කටයුතු.....	65
6.1.1. අමාත්‍ය මණ්ඩල සංදේශ, අමාත්‍ය මණ්ඩල සටහන් සහ පාර්ලිමේන්තු ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම.....	65 - 66
6.1.2. පාර්ලිමේන්තු වාර්තා සහාගත කිරීම.....	66 - 67
6.1.3. යෝජනා සම්මතයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම	67 - 68
6.2. නීතිමය කටයුතු	68
6.2.1. පනත් කෙටුම්පත් කිරීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු.....	68 - 70
6.2.2. නඩු කටයුතු	70
07. මානව සම්පත් සංවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය.....	71
7.1. මානව සම්පත් සංවර්ධනය.....	73 - 78
7.2. ඵලදායීතාව වර්ධනය කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම	78 - 80
08. මූල්‍ය ප්‍රගතිය.....	79
8.1. මූල්‍ය ප්‍රගතිය.....	83 - 84

01. හැඳින්වීම

දැක්ම

“ස්වාධීන, ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

1.2 මෙහෙවර

“ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂාවන් මල්වල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින්, යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍රණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

1.3 කාර්යභාරය

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරය වනුයේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමයි.

එසේම, රජයේ මැතිවරණ ප්‍රකාශය වන "මාස 60 කින් අලුත් රටක් හඳුනා පංච විධ ක්‍රියාවලිය" ප්‍රකාරව,

- දේශීය ආර්ථිකය දියුණු කිරීම
- දූෂණය මුලිනුපුටා දැමීම
- නිදහස තහවුරු කිරීම
- යටිතල පහසුකම් සංවර්ධනය හා ආයෝජන අවස්ථා ඇති කිරීම
- අධ්‍යාපනය ඉහළ නැංවීම

යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කාර්යාලය සහය වනු ඇත.

තවද ;

- රජයේ ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම
- අග්‍රාමාත්‍යවරයා මුලසුන හොබවන විවිධ කමිටු හා රැස්වීම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, සම්බන්ධීකරණය හා ඒවායේ ප්‍රගතිය පසුපරම් කිරීම
- අග්‍රාමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විමසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු සැකසීම

- අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් යුතුව නීති කෙටුම්පත් කිරීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම
- අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීම සහ ප්‍රවර්ධනයට අවශ්‍ය සම්බන්ධීකරණය කිරීම
- අග්‍රාමාත්‍යවරයාගේ විදේශ සංචාර සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය හා මෙහෙයවීම
- අග්‍රාමාත්‍යවරයා සහභාගීවන රාජ්‍ය හා ජාතික උත්සව සහ විශේෂ අවස්ථා සඳහා මාධ්‍ය ආවරණය සැපයීම
- රාජ්‍ය අනුග්‍රහය සහිතව ජාතික හා ආගමික උත්සව සහ සමාජ සත්කාරක සේවාවන් සංවිධානය කිරීම
- අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරන මහජන පැමිණිලි හා දුක්ගැන්විලි අදාළ ආයතන වෙත යොමු කර සහන සැලසීමට අවශ්‍ය කටයුතු කිරීම
- අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවාස නිසි පරිදි නඩත්තු කර පවත්වාගෙන යාම
- අග්‍රාමාත්‍ය කාර්යාලයේ දෛනික පරිපාලන හා සංවර්ධන කටයුතු ඉටු කිරීම

02. ප්‍රතිපත්ති සම්පාදනය හා ආර්ථික සංවර්ධනය

2.1 ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව

ආර්ථික කළමනාකරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් යෝග්‍යතම නිර්දේශයන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු පිණිස, 2015.09.22 දින දරණ අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාර ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව පත් කරන ලද අතර, කමිටුවේ කාර්යභාරය පහත දැක්වෙන පරිදි වේ.

- 1) ආර්ථික කටයුතු, මුදල් හා රාජ්‍ය ආදායම් ප්‍රතිපත්ති සහ මූල්‍යමය කටයුතු වලට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ සහ ලේඛන පරීක්ෂා කර, අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම;
- 2) ජාතික ආයෝජන වැඩසටහන හා රාජ්‍ය ආයෝජන වැඩසටහන සම්පාදනය කිරීමට සහ පෞද්ගලික අංශ ආයෝජනයන් පහසුකරණයට අදාළව මාර්ගෝපදේශනය;
- 3) ආර්ථිකමය හා මූල්‍යමය බලපෑම් සහිත යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම; සහ
- 4) රටෙහි ආයෝජන/ආර්ථික සංවර්ධනයට අදාළව සෘජු සම්බන්ධතාවයක් ඇති විවිධ නීති මාලාවන් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට භාජනය කිරීම

කමිටු සංයුතිය පහත පරිදි වේ.

- | | |
|-----------------------------------|--|
| • ගරු රනිල් වික්‍රමසිංහ මහතා | අග්‍රාමාත්‍ය (සභාපති) |
| • ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා | ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය |
| • ගරු රවුෆ් හකීම් මහතා | නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය |
| • ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා | ආපදා කළමනාකරණ අමාත්‍ය |
| • ගරු මංගල සමරවීර මහතා | මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය |
| • ගරු පායලී වම්පික රණවක මහතා | මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය |
| • ගරු කබීර් හෂීම් මහතා | රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය |
| • ගරු මහින්ද සමරසිංහ මහතා | වරාය හා නාවික කටයුතු අමාත්‍ය |
| • ගරු සාගල රත්නායක මහතා | නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය |
| • ගරු මලික් සමරවික්‍රම මහතා | සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය |

- ගරු(ආචාර්ය) සරත් අමුණුගම මහතා විශේෂ කාර්යභාර අමාත්‍ය
- ගරු අර්ජුන රණතුංග මහතා බණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

අග්‍රාමාත්‍ය ලේකම්වරයා කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරනු ලබයි. 2017 වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා වූ කාල වකවානුව තුළ කමිටු රැස්වීම් 41 ක් පවත්වා ඇති අතර, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, මූල්‍ය, සංවර්ධන උපායමාර්ග හා අභ්‍යන්තර වෙළඳ, ගමනාගමන හා සිවිල් ගුවන් සේවා, වරාය හා නාවික, පුනර්ජනනීය බලශක්ති, මහාමාර්ග හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, සෞඛ්‍ය, අධ්‍යාපන, සංචාරක කටයුතු සහ මහනගර යනාදී විෂයන්ට අදාළ ගැටළු සඳහා තීරණ/ ප්‍රතිපත්තිමය මගපෙන්වීම් 833 ලබා දී ඇත.

2.2 ආර්ථික කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුව

ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවට, ආර්ථික කළමනාකරණය සම්බන්ධ කරුණු අධ්‍යයනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් 2015.10.09 දින සිට ආර්ථික කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුව පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයට ප්‍රතිපත්තිමය මහ පෙන්වීම් සපයනු ලබන ප්‍රධාන ආයතන නියෝජනය වන පරිදි මෙම කමිටුවේ සාමාජිකයින් පත් කර ඇත.

කමිටුවේ සංයුතිය ;

- ආර් පාස්කරලිංගම් මහතා උපදේශක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය (සභාපති)
- ජේ වරිත රත්වත්තෙ මහතා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක
- සුමිත් අබේසිංහ මහතා අමාත්‍ය මණ්ඩල ලේකම්
- ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා ලේකම්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
- ශාන්ත බණ්ඩාර මහතා ලේකම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
- අතුල සෙනවිරත්න මහතා උපදේශක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
- සමන් වඩුගේ මහතා අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය කාර්යාලය

කමිටුවේ කාර්යභාරය ;

- 1) ආර්ථික කටයුතු, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මූල්‍ය කටයුතුවලට අදාලව, අමාත්‍ය මණ්ඩල සංදේශයන්හි සඳහන් කරුණු අධ්‍යයනය කර ඒ සම්බන්ධව නිර්දේශ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත ඉදිරිපත් කිරීම
- 2) පෞද්ගලික අංශයේ ආයෝජකයින් විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ ව්‍යාපෘති වාර්තා සඳහා සුදුසු ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් ලබා දීම
- 3) ආර්ථික කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුවට යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීම හා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවෙහි අවධානය සඳහා යොමු කිරීම
- 4) ආර්ථික කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුව හා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් ගනු ලබන තීරණවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම

2017.01.01 දින සිට 2017.12.31 දක්වා මෙම කමිටුවේ රැස්වීම් වාර 53 ක් පවත්වා ඇත. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය විසින් තව දුරටත් ක්‍රියාමාර්ග ගත යුතු කරුණු, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශ ඇතුළු ඉල්ලීම් 581 ක් සඳහා මෙම කමිටුව විසින් නිරීක්ෂණ, නිර්දේශ සහ තීරණ ලබා දී ඇත.

2.3 මැදි ආදායම්ලාභීන් සඳහා නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහන

“මාස 60 කින් අලුත් රටක් නිර්මාණය කිරීමේ පංචවිධ සැලැස්ම” ප්‍රකාරව, මැදි ආදායම්ලාභීන් සඳහා නිවාස ඉදිකිරීමේ සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක ආර් පාස්කරලිංගම් මහතාගේ සභාපතිත්වයෙන් හා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ජේ වරිත රත්වත්තේ මහතා ඇතුළු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කරන ලදී.

මෙම මෙහෙයුම් කමිටුව විසින් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම්, නළු ජලය, විදුලි බලය, මංමාවත් ආදී යටිතල පහසුකම් සැපයීම හා නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාදීම සඳහා කටයුතු කරනු ලබයි.

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය (Public Private Partnership) යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් මේ වනවිට නිවාස ව්‍යාපෘති 06 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

අංකය	ව්‍යාපෘතිය	නිවාස ඒකක සංඛ්‍යාව
01	නුග ගඟ කනත්තවත්ත- පානදුර	196
02	දම්බුලාවත්ත - රාගම	124
03	වැරැල්ලවත්ත ලංකාලෝහ ඉඩම - යක්කල	නිවාස 669 ක් හා වෙළඳ සංකීර්ණයක්
04	ඉස්කාගාර වත්ත - කුණ්ඩසාලේ	340
05	මවුන්ට් ක්ලිෆ්ට් වත්ත - හෝමාගම	600
06	ජලේතර අදියර II - හෝමාගම	352

තවද, ප්‍රතිලාභීන් වෙත නිවාස අලෙවි කිරීමේ මිල ගණන් තීරණය කරනු ලබන්නේ ද රජය විසිනි. එමෙන්ම ප්‍රතිලාභීන්ට නිවාස මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු මගින් සහන පොලී අනුපාතයන් යටතේ ණය පහසුකම් ලබාදීමට ද අවශ්‍ය කටයුතු මෙහෙයුම් කමිටුව විසින් සිදු කරනු ලබයි.

2.4 යෝජිත ග්‍රාම රාජ්‍ය වැඩසටහන

ග්‍රාමීය ප්‍රදේශයන්හි සමාජීය, සංස්කෘතික හා ආර්ථික සංවර්ධනය, සමාජ සුභ සාධනය, දේපළ හිමිකාරීත්වය තහවුරු කිරීම යන සංකල්පයන් හරහා ග්‍රාමීය සංවර්ධන ක්‍රියාදාමයන් විධිමත් කරමින්, ජාතික ආර්ථික වර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමේ අරමුණු සහිතව පංචවිධ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාම රාජ්‍ය ඒකක නමින් පොකුරු ගම්මාන 2500 ක් ස්ථාපිත කිරීමට යෝජිතය.

යෝජිත සැලසුමට අනුව, ග්‍රාම නිලධාරී කොට්ඨාස තුනක් හෝ හතරක් ඒකාබද්ධ කිරීමෙන් ග්‍රාම රාජ්‍ය ඒකකයක් ස්ථාපිත කෙරේ. “ග්‍රාමීන් අලෙවිකරණ සංකල්පය” යටතේ සර්ව සම්පූර්ණ ආර්ථික මධ්‍යස්ථානයක් මෙම පොකුරු ගම්මානවල ස්ථාපනය කෙරෙන අතර, ග්‍රාම පරිපාලනය එකී ගම්මානවල විසින්ම මෙහෙයවනු ඇත. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් යටතේ ග්‍රාම රාජ්‍ය ඒකක අටක් හෝ දහයක් පවත්වාගෙන යාමට අපේක්ෂිත අතර, මෙම පරිපාලන කොට්ඨාශය නියාමන, අධීක්ෂණ හා සහාය සේවා ව්‍යුහයකින් මෙන්ම ක්‍රියාකාරී ව්‍යුහයකින්ද සමන්විත වනු ඇත. සෑම ග්‍රාම රාජ්‍ය ඒකකයකටම අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනයන් මධ්‍යම රජය, පළාත් සහ සහ පළාත් පාලන ආයතන ඔස්සේ ලබා දීමට අපේක්ෂිතය.

ග්‍රාම රාජ්‍ය ඒකකවල අරමුණු;

- රටෙහි සමාජීය, ආර්ථික සහ සංස්කෘතික යන අංශයන්හි තිරසාර සංවර්ධනයක් ඇති කිරීම උදෙසා දේශීය ප්‍රජා සහභාගිත්වය සක්‍රීය හා අර්ථනාමික අයුරින් යොදා ගනිමින්, පූර්ව නිශ්චිත ප්‍රදේශයක් තුළ, ආයතනික යාන්ත්‍රණයක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසීම.
- මනාව සංරක්ෂිත හා ස්වාභාවික සම්පත් වලින් සමන්විත පරිසරය, සෞඛ්‍ය සම්පන්න ජනතාව, උගත් ප්‍රජාව, සමාජ සන්කාරක හා සාධාරණ සමාජය, ආර්ථික සශ්‍රීකත්වය හා උසස් නිෂ්පාදන ධාරිතාව, සාමාජීය සමගි සම්පන්නභාවය, සේවා සැපයීම හා පරිභෝජනය යන සාධකයන්ගෙන් සමන්විත තිරසාර සමාජයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීම.
- ප්‍රදේශයෙහි සංවර්ධනයට අදාළ ජනතා අදහස් සහ ප්‍රමුඛ ප්‍රජා සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් හඬ නගමින්, ප්‍රජාව සහ රජය අතර ධනාත්මක අන්තර් ක්‍රියා නිර්මාණය කිරීමට මහ පාදන වේදිකාවක් නිර්මාණය කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ප්‍රතිපෝෂණ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම.

ග්‍රාම රාජ්‍ය ඒකක 2500 ක් ස්ථාපනය කිරීම සඳහා සකස් කරන ලද සංකල්ප පත්‍රිකාව, අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අදහස් ලබා ගැනීම සඳහා යොමු කරන ලදී. ඒ අනුව ආංශික අධීක්ෂණ කමිටුවේ නිරීක්ෂණ සමඟ නැවත වරක් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලදී.

අමාත්‍ය මණ්ඩල තීරණය අනුව එම ග්‍රාම රාජ්‍ය සංකල්ප පත්‍රිකාව මහජන අදහස් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කරන ලදී.

2.5 යෝජිත රාජ්‍ය සේවා සැපයුම් අධිකාරිය

එලදායි රාජ්‍ය සේවයක් සහතික කිරීම සඳහා රාජ්‍ය සේවා සැපයුම් අධිකාරිය නමින් අධිකාරියක් ස්ථාපිත කිරීමේ කටයුතු අධ්‍යයනය හා විශ්ලේෂණය කිරීම පිණිස, බහුවිධමය අධ්‍යයන මණ්ඩලයක් පත් කර ඇත.

මෙම අධ්‍යයන මණ්ඩලය විසින් හෙළි කර ගන්නා ලද කරුණු මත පදනම්ව, රාජ්‍ය සේවා සැපයුම් අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා සොලිසිටර් ජනරාල්වරයාගේ සහායතාවයෙන් යුත් විද්වත් කමිටුවක් පත් කෙරිණ. මෙම කමිටුව, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදකගේ නියෝජිතයින්, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අමාත්‍යාංශ ගණනාවක් නියෝජනය කෙරෙන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල විද්වතුන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත වේ.

රාජ්‍ය සේවා සැපයුම් අධිකාරිය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු ;

- ජනතා කේන්ද්‍රීයගත රාජ්‍ය සේවාවක් සහතික වීම
- ජනතා අභිලාෂයන් සපුරාලන, කාර්යක්ෂම, ප්‍රශස්ත, ගුණාත්මකභාවයෙන් හා ඉහළ ප්‍රමිතියකින් යුක්ත වූ සේවාවක් මහජනතාව වෙත සැලසිය හැකි ලෙස රාජ්‍ය සේවය සහ රාජ්‍ය ආයතන මෙහෙය වීම
- රාජ්‍ය අංශයෙහි සේවකයින් අභිප්‍රේරණය සඳහා ඔවුන්ගේ කාර්ය සාධනය ඇගයීම සහ රාජකාරි බද්ධ පුහුණු ලබා දීම
- කාලීන අවශ්‍යතාවයන් මත පදනම්ව යෝග්‍ය සේවා ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සහ ඒ හා අනුගත වීම සඳහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම

- සියලුම රාජ්‍ය සේවාවන්ට අපක්ෂපාතී සහ සාධාරණ ප්‍රවේශයක් සැලසීම සහ සේවාවලින්ගේ පැමිණිලි හා දුක්ගැන්වීම් සම්බන්ධයෙන් පියවර ගැනීම
- කාර්යක්ෂම සහ මහජන මිත්‍රශීලී සේවාවක් සඳහා වන පුරවැසි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම

පත් කරන ලද විද්වත් කමිටුව විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත, නිරීක්ෂණ සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අදහස් ලබා ගැනීම සිදු කර ඇත. එම අදහස් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මූලික නීති කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරමින් පවතී.

2.6 GSP+ සහනය නැවත ලබා ගැනීම

2009 මැයි මාසයේ දී ගැටුම්කාරී තත්ත්වය නිම වීමෙන් පසුව රටෙහි සාමාන්‍ය තත්ත්වයක් ස්ථාපිත කර, අයිතිවාසිකම් හා සංවර්ධනය සුරක්ෂිත වූ වාතාවරණයක් ස්ථාපිත කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාව විශිෂ්ට ප්‍රගතියක් ලබා ඇත. කෙසේ වුවද, ඉන් අනතුරුව ගැටුම් පැවති කාල පරාසය තුළදී මානව හිමිකම් සුරක්ෂිත කර ගැනීමෙහි ලා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් විය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයට අදාළව, යුරෝපීය කොමිසම සහ ශ්‍රී ලංකාව අතර පැවති සංවාදය සම්බන්ධයෙන් යුරෝපීය කොමිසම විසින් 2010 ජූනි මස 17 වන දින, එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දෙන ලදී. ඒ අනුව GSP+ ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව විසින් අවධානය යොමු කළ යුතු, එහෙත් නොවිසඳී පවත්නා ගැටලු 15 ක් එම ලිඛිත දැන්වීමේ ඇතුළත් කර තිබුණි.

2016.07.12 වන දින එම ගැටලු 15 යටතේ, අදාළ අයදුම්පතෙහි එකඟත්වය පළ කර ඇති බැඳීම් භාරය ඉටු කරලීම සඳහා ශ්‍රී ලංකාව සත්‍ය වශයෙන්ම අවශ්‍ය පියවර ගෙන ඇති බව තහවුරු කෙරෙන ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින ලදී. පවත්නා ප්‍රතිපාදන යටතේ එම අයදුම්පත විශ්ලේෂණය කිරීමට සහ අදාළ උපමානයන් සපුරා ඇත්නම් ශ්‍රී ලංකාවට GSP+ සහනය නැවත ලබා දීම පිළිබඳව යෝජනා කිරීමට 2016.07.12 වන දින සිට 2017.01.12 දින දක්වා වූ මාස 6 ක කාල පරාසයක් යුරෝපා සංගමයට තිබිණි.

ක්‍රියාකාරිත්ව ලක්ෂ්‍යයන් 58 ක් ඇතුළත් කොට යාවත්කාලීන කරන ලද කාල පරාසයන්ද සහිතව 2016 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර අදාළ තොරතුරු භාරදෙන ලෙස යුරෝපීය කොමිසම ඉල්ලා සිටින ලදී. ඒ අනුව, ක්‍රියාකාරිත්ව ලක්ෂ්‍යයන් 58 ඇතුළත් කර යාවත්කාලීන කළ සහ 2016 සැප්තැම්බර් මස 21 වන දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමෙන් පසුව ඉදිරිපත් වූ ප්‍රතිචාරයන්ද, සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම තොරතුරු යුරෝපීය කොමිසම වෙත යොමු කරන ලදී.

GSP+ සහනය නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීම් කිහිපයක්, අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් 2016 ඔක්තෝබර් මස 17 දින සිට 20 දින දක්වා බ්‍රසල්ස්හි දී යුරෝපා සංගමයෙහි නායකයන් සහ තානාපතිවරුන් මුණගැසී සාකච්ඡා පවත්වන ලදී.

මෙම ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙස 2017 මැයි මස 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි GSP+ සහනය ශ්‍රී ලංකාව වෙත නැවත ප්‍රදානය කරන ලදී. යුරෝපා සංගමයෙහි නියමයන්ට අනුව යම් රටක් වෙත GSP+ සහනය ලබා දීමෙන් අනතුරුව ප්‍රතිලාභී වගවීම පිළිබඳව අධීක්ෂණයක් සිදු කරනු ලබන අතර මේ වන විට ඒ සඳහා අධීක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ.

2.6.1 පොදු වරණාත්මක තීරුබදු වැඩ පිළිවෙල (GSP+) අධීක්ෂණ යාන්ත්‍රණය

GSP+ සහනයට අදාළ වගවීම් වෙනුවෙන් අනුගත වීම සඳහා අභ්‍යන්තර ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය වූ බැවින්, ශ්‍රී ලංකා රජය විසින් අමාත්‍ය කමිටුවක්, ජාතික මට්ටමේ මෙහෙයුම් කමිටුවක් සහ මානව හිමිකම්, කම්කරු, පරිසර සහ පාලන වශයෙන් වූ පර්ෂද කමිටු හතරක් ද වශයෙන් වූ අධීක්ෂණ යාන්ත්‍රණයක් සම්මත කර ගැනීමට කටයුතු කරන ලදී.

ජාත්‍යන්තර ප්‍රඥප්ති 27ට අනුකූල වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍යාංශ කමිටුවක් සහ අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික මෙහෙයුම් කමිටුවක් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පත් කරන ලදී. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පර්ෂද කමිටුවල ප්‍රධානත්වය දරන අතර, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය GSP+ සහනය සම්බන්ධ ජාතික කේන්ද්‍රය වශයෙන් නිශ්චය කර ඇත.

ජාත්‍යන්තර ප්‍රඥප්ති 27 ට අනුගත වීමේ ප්‍රගතිය සමාලෝචනය සඳහා යුරෝපා සංගමයේ GSP+ සහන ක්‍රියා පටිපාටියේ බලතල ප්‍රකාරව, යුරෝපා සංගමයේ දූත පිරිස් වරින් වර ශ්‍රී ලංකාවට පැමිණෙනු ලැබේ.

යුරෝපා සංගමයේ පළමු දූත පිරිස 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු සතියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර, GSP+ සහනය සම්බන්ධ ජාතික කේන්ද්‍රය, පර්ෂද කමිටු හතර සමඟ රැස්වීම් වාර කිහිපයක් සහ ගරු අග්‍රාමාත්‍යතුමා සමඟ රැස්වීමක් පවත්වන ලදී. මෙම යුරෝපා සංගමයේ දූත පිරිස, මානව හිමිකම් සහ පාලන පර්ෂද කමිටු විසින් පෙන්වා දී ඇති ගැටලු බහුතරයක් සම්බන්ධව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන ලදී.

යුරෝපා සංගමයේ මූලික අරමුණ වනුයේ රේඛීය නියෝජිතයන්තවල ඉල්ලීම් සඳහා අනුකූලතාවය දක්වමින් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කර තාක්ෂණික සහයෝගය ද ලබා දීම තහවුරු කරමින් එවැනි ගැටලු සඳහා විසඳුම් ලබා දීම කඩිනම් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි.

2.7 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ සම්බන්ධීකරණය සඳහා වන අමාත්‍ය මණ්ඩල කමිටුව

2015 වර්ෂයේ දී නව රජය විසින් ජාතික සංහිදියාව, මානව හිමිකම් සඳහා ගෞරව කිරීම, නීතිය සහ යහපාලනය හැසිරවීම සහ තිරසාර ආර්ථික සංවර්ධනය අරමුණු කර ගනිමින් ප්‍රධාන සංශෝධන රැසක් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ව්‍යුහය සමඟ , විශේෂයෙන් ම සංහිදියාව ප්‍රවර්ධනය කිරීම, වගවීම සහ මානව හිමිකම් පිළිබඳව කැපවීමෙන් කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ නැවත සහසම්බන්ධව ක්‍රියාකිරීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) 2015 අංක 30/1 දරන ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ සම්මතය ස්ථිර කර ගන්නා ලද අතර මෙම සම්මතය කෙරෙහි සම අනුග්‍රාහකත්වය දක්වමින් ශ්‍රී ලංකාව විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මූලික පියවර ගෙන තිබේ.

2017 මාර්තු මාසයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසියේ දී 2015 අංක 30/1 සම්මතයේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා නැවතත් වසර දෙකක කාලයක් ලබා දුන් අතර ඒ අනුව ශ්‍රී ලංකාව විසින් වසර 2 ක් සඳහා 34/20 ලෙස තවත් සම්මතයකට සම අනුග්‍රාහකත්වය දක්වන ලදී.

ඒ අනුව, ඉහත ක්‍රියාමාර්ග කාලානුරූපීව ක්‍රියාත්මක කිරීම සඳහා වන කේන්ද්‍රීය සම්බන්ධීකරණය සහ අධීක්ෂණ යාන්ත්‍රණය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පහත සඳහන් කමිටුව පත් කර තිබේ.

- ගරු තිලක් මාරපන මැතිතුමා විදේශ කටයුතු අමාත්‍ය
- ගරු මංගල සමරවීර මැතිතුමා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය
- ගරු මහින්ද සමරසිංහ මැතිතුමා වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය
- ගරු සුසිල් ප්‍රේමජයන්ත් මැතිතුමා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
- ගරු සාගල රත්නායක මැතිතුමා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
- ගරු තලතා අතුකෝරල මැතිණිය අධිකරණ අමාත්‍ය සහ විදේශ රැකියා අමාත්‍ය
- ගරු රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
- ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

ඉහත සඳහන් කරන ලද ප්‍රධාන කමිටුව සඳහා සහය දැක්වීම සඳහා පහත උප කමිටුව පත් කරන ලදී.

- අග්‍රාමාත්‍ය ලේකම් (සභාපති)
- ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය
- ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය
- ලේකම්, අධිකරණ අමාත්‍යාංශය
- ලේකම්, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
- නෙරින් පුල්ලේ මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, නීතිපති දෙපාර්තමේන්තුව
- චන්දිමා වික්‍රමසිංහ මහත්මිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

අධීක්ෂණ කාර්ය මණ්ඩලය විසින් 2015 අංක 30/1 සම්මතයෙහි සඳහන් සියලු කාර්යයන් අධීක්ෂණ කාර්යය සඳහා ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර තිබේ. එනම්; සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණය සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග හා නැවත සිදු නොවීම තහවුරු කරගැනීම සඳහා ක්‍රියාමාර්ග වේ. අමාත්‍ය කමිටුව විසින් නිලධාරී කමිටුව සමඟ සාකච්ඡාවක් පවත්වන ලද අතර ස්ථිර කර ගෙන ඇති වසර දෙකක කාලය තුළ ශේෂ කටයුතු සියල්ල වේගවත්ව සිදු කිරීමට තීරණය කරන ලදී. නිලධාරී උප කමිටුව නෛතික සංශෝධන, ඉඩම් නිදහස් කිරීම සහ සෙසු ගැටලු සම්බන්ධයෙන් සුවිශේෂී ක්‍රියාමාර්ග සම්බන්ධීකරණ සහ අධීක්ෂණ කටයුතුවල නිරත වී සිටියි.

2.8 ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම 2017-2021

පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා යුක්තිය ළඟාකර ගැනීම සඳහා වූ කතිකාවත තුළ මානව හිමිකම් ප්‍රවර්ධනය හා අපරානුමත කර ඇති මානව හිමිකම් සම්මුතීන් මෙන්ම ස්වේච්ඡා ප්‍රතිඥාවන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගෙන ඇත.

ඒ අනුව මානව හිමිකම් තවදුරටත් වර්ධනය කිරීමට රජය දක්වන කැපවීම පුළුල් කිරීම සඳහා, 2017-2021 වර්ෂ සඳහා වූ ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මහජනතාව ඇතුළු පුළුල් පරාසයක පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර සකස් කරන ලද මෙම සැලැස්ම, 2017-2021 කාලය තුළ මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම පිළිබිඹු කරයි.

2017 ඔක්තෝබර් මස 03 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතිය අනුව ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම, ශ්‍රී ලංකා රජයේ නිල ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස සලකමින් එහි අන්තර්ගතව ඇති ක්‍රියාමාර්ග අදාළ කාල සීමාවන් තුළදී සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරමින් පවතී.

ක්‍රියාකාරී සැලැස්මෙහි ප්‍රගතිය විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් අන්තර්-අමාත්‍ය කමිටුවක් පත්කරන ලදී. 2017 නොවැම්බර් මස 01 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවති එකී අමාත්‍ය මණ්ඩල

කමිටුවේ පළමු රැස්වීමේදී ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම නිල වශයෙන් එළි දැක්වීම සිදුකරන ලදී.

නියමිත කාල රාමුව තුළදී ක්‍රියාකාරී සැලැස්මේ අත්පත් කර ගත් ප්‍රගතියන් එහි ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් කලින් කලට අන්තර්-අමාත්‍ය කමිටුවට වාර්තා කිරීම සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් යුත් නිලධාරී කමිටුවක් ද පත්කරන ලද අතර එම කමිටුවේ සභාපතිත්වය අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් දරනු ලබයි. ක්‍රියාකාරී සැලසුමේ පරිච්ඡේද 10 න් දැක්වෙන ප්‍රධාන අංශ 10 හි ක්‍රියාකාරීත්වයන් ආවරණය වන පරිදි අමාත්‍යාංශ ලේකම්වරුන් , මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජීයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් මෙන්ම විවිධ අංශ නියෝජනය කරනු ලබන පාර්ශවකරුවන්ගෙන් ද නිලධාරී කමිටුව සමන්විත වේ.

ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මෙහි ප්‍රධාන අංශයන් 10 හි කටයුතු සම්බන්ධීකරණය සඳහා ආංශික-කමිටු පිහිටුවා ඇති අතර එම කමිටු මාසිකව රැස්වී එහි ප්‍රගතිය, නිලධාරී කමිටුව සහ අන්තර්-අමාත්‍ය කමිටුව වෙත වාර්තා කරනු ලබයි. සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, සංහිදියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම ආංශික කමිටුවේ රැස්වීම් සඳහා සහභාගි වේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පිහිටුවා ඇති සංහිදියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මගින් ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මෙහි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් එහිදී පැනනගින ගැටළු නිලධාරී කමිටුවේ සහ අමාත්‍ය කමිටුවේ අවධානයට යොමු කිරීම ද සිදු කරනු ලබයි.

2.9 දෙවන ඉන්දීය සාගර සමුළුව - 2017

දෙවන ඉන්දීය සාගර සමුළුව (IOC 2017) ශ්‍රී ලංකාවේ දී පවත්වන ලද අතර, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ඉන්දියානු පදනම එහි පාර්ශ්වකරුවන් වන ජාත්‍යන්තර සහ ක්‍රමෝපායික බංගලාදේශ ආයතනය, බංගලාදේශය; සහ සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පාසල සමඟ මෙහි සම අනුග්‍රාහකත්වය දරන ලදී. මෙම සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 අගෝස්තු මස 31 දින සිට සැප්තැම්බර් මස 01 දින දක්වා අරලියගහ මන්දිරයේ දී පවත්වන ලදී.

මෙම 2017 ඉන්දීය සාගර සමුළුව මෙම කලාපයේ සියලුම පාර්ශවකරුවන් එක් වේදිකාවට රැස් කළ අතර එහිදී සාමය, ප්‍රගතිය සහ සෞභාග්‍ය අත්පත් කර ගනුයේ කෙසේ ද යන්න පිළිබඳ එකඟත්වයන් ඇතිවිය.

සී ෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරිය, බංගලාදේශයේ වාණිජ ඇමති, සිංගප්පූරුවේ විදේශ කටයුතු ඇමති සහ, ජපානයේ විදේශ කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ උප ඇමති සහ ඇමරිකා එක්සත් ජනපදයේ වැ.බ. සහකාර ලේකම්, ඇලීස් වෙල්ස් මහත්මිය ඇතුළු සම්භාවනීය නායකයින් හා කීර්තිමත් රාජ්‍ය නියෝජිතයන් මෙම සමුළුවට සහභාගී වන ලදී. කලාපයේ රටවල් 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පැමිණි 300කට අධික දූත පිරිසක් මෙම සමුළුවට සහභාගී වූහ.



පූර්ව සම්මන්ත්‍රණ වැඩමුළු තුනක්, සමාරම්භක සැසිය, සාමය සම්බන්ධ විශේෂ සමුළු සැසි 02 ක්, ප්‍රගතිය සහ සෞභාග්‍ය පිළිබඳ සැසියක් වශයෙන් මෙම සම්මන්ත්‍රණය සමන්විත වූ අතර ජනාධිපති, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවති සමාජන සැසියෙන් අනතුරුව මෙම සම්මන්ත්‍රණය අවසන් විය.

එහිදී පහත සඳහන් එකඟතාවයන් සඳහා එළඹුණි.

- ඉන්දියන් සාගරය ආරක්ෂා කළ යුතු බව සහ අනවසර ඇතුළත් වීම් වලින් නිදහස්ව පැවතිය යුතු බව ඉන්දියන් සාගර කලාපයේ සියලු රටවල් සේම මෙම පුළුල් සාගර කලාපයට අයත් සියලු පාර්ශවකරුවන් විසින් ඇති කර ගත් ඒකමතික එකඟත්වයට මෙම සම්මන්ත්‍රණය පහසුකම් සලස්වන ලද අතර ඉන්දියන් සාගරය තුළ නාවික, ගවේෂණ සහ අනිකුත් කාර්යන් සඳහා නීතිමය සැලසුමක් සම්පාදනය කිරීම.
- සමහර රාජ්‍ය ක්‍රියාකාරීත්වයන් තුළින් රුකුල් ලබන මුහුදු කොල්ලකෑම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම්, නීති විරෝධී ධීවර කටයුතු, විද්‍යානුකූල පදනමක් නොමැති සාගර සම්පත් සම්බන්ධ ගවේෂණ හා කැණීම් සහ ත්‍රස්තවාදයේ ව්‍යාප්තිය ඉන්දියන් සාගර කලාපීය රටවල් මුහුණපාන ප්‍රධානතම අභියෝග බව හඳුනා ගැනීම.

2.10 ප්‍රතිපත්ති සම්පාදන කාර්යාලය

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක කරා කඩිනමින් ළඟා වීමට පැහැදිලි, පිළිගත හැකි සහ සාධාරණ වූ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව “ප්‍රතිපත්ති සම්පාදන කාර්යාලය” අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර ඇත. නව රජයේ කාර්යයන් වේගවත් කිරීමට සහය වන, මෙම ප්‍රතිපත්ති සම්පාදන කාර්යාලය මගින් පහත අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිතය.

- ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා සම්පාදනය කිරීම
- ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය සම්බන්ධීකරණය කිරීම
- ප්‍රතිපත්ති සමාලෝචනය හා ඇගයීම
- ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය කෙරෙහි බාහිර සාධකයන්ගේ බලපෑම සමාලෝචනය කිරීම

මෙම කාර්යාලය පහත සඳහන් කමිටු සහ උප කමිටු ක්‍රියාත්මක කර ඇති අතර, 2017 වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාර්ය සාධනය පහත පරිදි වේ.

1. වෘත්තීය හා තාක්ෂණික පුහුණු කමිටුව

i වැඩිහිටි සත්කාරක ප්‍රතිපත්ති අනු කමිටුව

- හෙල්පේජ්, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය සහ වෘත්තීය පුහුණු අධිකාරියෙහි සහාය ඇතිව බද්දේගම, මාවනැල්ල සහ කිලිනොච්චියෙහි වැඩිහිටි සත්කාරක සහායක පුහුණු වැඩ සටහන් පවත්වන ලදී
- ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කොළඹ විශ්ව විද්‍යාලය හා එක්ව, මහලේකම් කාර්යාලය සඳහා කළමනාකරණ ක්‍රමවේදයක් ඇතුළත්, සේවාදායකයින්ගේ විස්තර සහ දිපව්‍යාප්ත වැඩිහිටි නිවාසවල විස්තර ඇතුළත් කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත

ii ළමා සත්කාරක ප්‍රතිපත්ති අනු කමිටුව

- අමාත්‍ය මණ්ඩලය විසින් 2017 ජූලි මස 25 වන දින ළමා සත්කාරක මාර්ගෝපදේශ අනුමත කර ඇත
- ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය ළමාරක්ෂක පාඨමාලාව පවත්වාගෙන යනු ලබන අතර, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙහි 2017 වසරේ පළමු කණ්ඩායම සිය පාඨමාලාව අවසන් කර ඇත.

iii පාඨමාලා තුළ වෘත්තීය පුහුණුව ලබාදීමේ ප්‍රතිපත්ති අනු කමිටුව

- කාර්මික පුහුණු පාසල් හා වෘත්තීය පුහුණු ආයතන අසල පිහිටා ඇති පාසල් 36 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. මෙම වැඩසටහන යටතේ NVQ 4 මට්ටමේ පාඨමාලා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

iv සංචාරක විෂය මාලාව හා පුහුණු කිරීම පිළිබඳ ප්‍රතිපත්ති

- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) එක්ව සංචාරක ක්ෂේත්‍රයේ ශිල්පීය මට්ටමේ පාඨමාලා සඳහා ජාතික විෂය නිර්දේශයන් (NVQ Level-3/4) සකස් කර ඇත.

v ආබාධිත පුද්ගලයන් සඳහා වන ප්‍රතිපත්ති පිළිබඳ අනු කමිටුව

- 2017 වර්ෂය සඳහා ආයතනික සමාජ වගකීම් සම්මාන උළෙලේ ආයතනික පුරවැසි සහ තිරසාර සම්මානය (BCCS) සඳහා ලංකා වාණිජ මණ්ඩලය (CCC)

විසින් ආබාධිත පුද්ගලයන් හට ද සමාන රැකියා අවස්ථා ලබා දෙමින් තෝරා ගැනීමේ නිර්ණායක ඇතුළත් කර ඇත.

- කම්කරු අමාත්‍යාංශය විසින් <http://pwds.observerjobs.lk/> වෙබ් අඩවියේ ඩෝමීන් නාමයේ හිමිකම, ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය වෙත පවරන ලදී.
- රජයේ ආයතනවල ක්ෂේත්‍ර නිලධාරීන් සහ පුද්ගලික අංශයේ සමාගම් සඳහා පළමුවැනි "පුහුණුකරුවන් පුහුණු කිරීමේ" වැඩසටහන සාර්ථකව සම්පූර්ණ කරන ලදී.
- 2017 දෙසැම්බර් 21 වන දින කැලණිය විශ්ව විද්‍යාලය විසින් ආබාධිත පුද්ගලයන් සම්බන්ධ පර්යේෂණ සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී.
- ආබාධිත පුද්ගලයින් සඳහා තාක්ෂණික හා වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කර ඇත.

මීට අමතරව, ප්‍රතිපත්ති සම්පාදන කාර්යාලය පහත කාර්යන් සම්බන්ධීකරණය හා අධීක්ෂණ යාන්ත්‍රණය සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.

ඉදිකිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය, කාන්තාවන් සඳහා වන තාක්ෂණික හා වෘත්තීය පුහුණුව පිළිබඳ අනු කමිටුව, සුර්ය බල සංග්‍රාමය, ව්‍යාපාර ගැලපීමේ ප්‍රතිපත්ති සමාලෝචනය, උසස් තාක්ෂණ විශ්වවිද්‍යාල ප්‍රතිපත්තිය, සේවා නියුක්තිය සහ පුහුණු නීතිය-ප්‍රතිපත්ති සමාලෝචනය, උතුරුකර සංවර්ධන ප්‍රතිපත්තිය, ඉලෙක්ට්‍රෝනික නඩු ගොනු කිරීම් ප්‍රතිපත්තිය, සුරක්ෂිතතා ජාල ප්‍රතිපත්තිය, දත්ත ගබඩාව නිර්මාණය කිරීමේ අනුකාරක කමිටුව, පෞද්ගලික සෞඛ්‍ය අංක ප්‍රතිපත්තිය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රතිපත්තිය, ත්‍රාසජනක සංචාරණය හා පුහුණු පිළිබඳ ප්‍රතිපත්තිය, වස්තු භංගත්ව නීතිය, රාජ්‍ය ඉඩම් බැංකුව (e – SLIMS) ප්‍රතිපත්තිය , සෞඛ්‍ය රැකවරණය/ සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිපත්තිය, ජාතික විගණන ප්‍රතිපත්තිය, ආයෝජන විශේෂ විධිවිධාන ප්‍රතිපත්තිය, සිගිරියේ අධි - සංචාරණය වැළැක්වීම පිළිබඳ ප්‍රතිපත්තිය, යාල අධි - සංචාරණය වැළැක්වීම පිළිබඳ ප්‍රතිපත්තිය, දීපව්‍යාප්ත සේවාවන්හි අන්තර් ක්‍රියාකාරී මානව සම්පත් දත්ත පද්ධති ප්‍රතිපත්තිය, ගෘහස්ථ සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තිය ආශ්‍රිත ගැටළු, ව්‍යාපාර ලේඛණය, ප්‍රාථමික සත්කාර ප්‍රතිපත්තිය, සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තිය, වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ ප්‍රතිපත්තිය, ජාතික යොවුන් සේනාංකය සහ වෘත්තීය පුහුණු ආයතන සඳහා කාර්යසාධන දර්ශකයන් හඳුන්වාදීම, ශ්‍රම ඉල්ලුම පිළිබඳ සමීක්ෂණය, දිවා සුරැකුම් ප්‍රතිපත්තිය, රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණය, සතිපොළ සංවර්ධන වැඩසටහන, කාන්තාවන් පිළිබඳ ප්‍රතිපත්තිය.

2.11 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා පත් කරන ලද කමිටුව

පසුගිය වසර තුළ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ හා අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූ අතර එහිදී 13 වසරක සහතික කළ අධ්‍යාපනය, පාසල් අධ්‍යාපන සුපරීක්ෂක ආයතන පිහිටුවීම, පාසල් මණ්ඩල පිහිටුවීම, ගුරුවරුන් බඳවාගැනීමේ ක්‍රමවේදය විධිමත් කිරීම, ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාතික ඊ-පුස්තකාලයක් පිහිටුවීම වැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් පිළිබඳව සාකච්ඡා කරන ලදී. එම යෝජනා අතුරින් 13 වසරක සහතික කළ අධ්‍යාපනය, හා පාසල් අධ්‍යාපන සුපරීක්ෂක ආයතන පිහිටුවීම යන යෝජනා මේවන විට ක්‍රියාත්මක කිරීම සඳහා සුදානම් කොට ඇති අතර 2018 වසර තුළ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

2.12 ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය මාධ්‍ය හා සබැඳි රජයේ ප්‍රධාන ක්‍රියාකාරී ආයතනයක් ලෙස කටයුතු කරයි. මාධ්‍ය සුපරීක්ෂණය, මාධ්‍ය හා දේශපාලන විශ්ලේෂණ, දේශපාලන සමීක්ෂණ, එහි ප්‍රමුඛ කාර්යයන් වෙයි. ඊට අමතරව රජයේ විවිධ ව්‍යාපෘතිවලට අදාළ තොරතුරු සම්පාදනය හා ඒවා ඇතුළත් වාර්තා සැකසීම අනෙකුත් කාර්යයන් වේ.

- ජනමාධ්‍ය වාර්තා පිළිබඳ පසු විපරම් කටයුතු

මෙරට විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය සුපරීක්ෂණ කටයුතු මේ යටතේ සිදුකරනු ලැබේ. දිනපතා පුවත්පත් 18 ක්, රූපවාහිනී නාලිකා 10 ක්, ගුවන්විදුලි නාලිකා 05 ක්, සමාජ මාධ්‍ය, වෙබ් අඩවි පරිශීලනය කර එහි අන්තර්ගතය පිළිබඳ වාර්තා මෙන්ම විශ්ලේෂණ වාර්තා ද සකස් කෙරේ. ඒවා අදාළ වගකිවයුතු පුද්ගලයන්ට හා ආයතනවලට දිනපතා යොමු කිරීමට කටයුතු කරනු ලැබේ.

එහිදී රජය අනාවරණය කරගත් විශේෂ සංසිද්ධි හා ඒ මත පදනම් වූ කරුණු පිළිබඳ විශ්ලේෂණය කරමින් වාර්තා සම්පාදනය කරනු ලැබේ.

- මාධ්‍ය හා දේශපාලන විශ්ලේෂණ / දේශපාලන සමීක්ෂණ

මාධ්‍ය සුපරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් විවිධ විෂයන් සම්බන්ධ නිබන්ධන 100 ක් පමණ සම්පාදනය කොට මේවන විට අදාළ පාර්ශව වෙත යොමු කර ඇත. ඊට අමතරව අමාත්‍ය මණ්ඩල මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් මතුකළ හැකි ප්‍රශ්න හා ඒවාට අදාළ විෂයානුබද්ධ කරුණු රැස් කිරීම, ඒවාට අදාළ වන අතිරේක තොරතුරු කඩිනමින් සම්පාදනය කර දීම සිදුකර ඇත.

ඊට අමතරව රජයේ විශේෂ ව්‍යාපෘති, අණ පනත්, තොරතුරු දැනගැනීමේ පනත, සංහිදියාවට අදාළ වැඩසටහන් ආදී කටයුතුවලදී සක්‍රීය දායකත්වය ලබා දෙමින් ඊට අවශ්‍ය පසුබිම් තොරතුරු සම්පාදනය, අනාගත ප්‍රවණතා පිළිබඳ පුරෝකථන වාර්තා සැපයීම ආදී කාර්යයන්වලදී නිරත වෙයි. විශේෂයෙන්ම මේ වන විට අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත, සයිටම් අර්බුදය, හදිසි ආපදා තත්ත්ව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය, අයවැය ආදී කටයුතුවලදී ඊට අවශ්‍ය දායකත්වය ලබා දී ඇත.

03. ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය

3.1 අග්‍රාමාත්‍යවරයාගේ නිල විදේශ සංචාර

යටිතල පහසුකම්, අධ්‍යාපනය, තාක්ෂණ විද්‍යා සංවර්ධනය සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා වෙනත් රටවලින් සහ ජාත්‍යන්තර සංවිධානයන්ගෙන් සහාය ලබා ගැනීමේ අරමුණින්, මෙන්ම ජාත්‍යන්තර කටයුතු සම්බන්ධතා සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිණිස ද අග්‍රාමාත්‍යවරයා 2017 වසරේදී විදේශීය නිල සංචාර කිහිපයක නියැලෙන ලදී. ඉන්දියන් සාගරයේ ආර්ථික හා ව්‍යාපාරික මධ්‍යස්ථානය ලෙස රට දියුණු කිරීමත්, 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් මට්ටමේ රටක් බවට අධි ශ්‍රේණිගත කිරීමත් රජයේ දැක්ම බව රාජ්‍ය නායකයින් හා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ගරු අග්‍රාමාත්‍යතුමා විසින් සඳහන් කරන්නට යෙදුණි.

ආර්ථික, දේශපාලනික හා සාමාජීය ක්ෂේත්‍රයන්හි අප රට විසින් ප්‍රතිලාභ අත්පත් කර ගැනීමට හේතු පාදක වූ එකී නිල සංචාරයන් පිළිබඳ කෙටි විස්තරයක් පහත සඳහන් වේ.

3.1.1 2017 ජනවාරි - ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැති ලෝක ආර්ථික සංසඳය

දේශපාලන, මූල්‍ය, ව්‍යාපාර, ආර්ථික සහ විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි ගෝලීය නායකයින් 3000 ක් පමණ සහභාගී වූ ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැති 47 වන ලෝක ආර්ථික සංසඳයට අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලාංකේය දූත පිරිසක් සහභාගී විය. එහිදී ගරු අග්‍රාමාත්‍යතුමන්ට ලද ආරාධනයක් අනුව “දකුණු ආසියාවේ කලාපීය සහයෝගීතාවය” යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් පවත්වන ලදී.

මෙම සංචාරයේදී, අග්‍රාමාත්‍යවරයා විසින් දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් ගණනාවක් සමඟ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවට පහත දැක්වෙන ක්ෂේත්‍රයන්හි සහාය ලබා ගැනීමෙහි ලා මෙම සාකච්ඡා බෙහෙවින් ඉවහල් විය.

- යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර සහ ණය පහසුකම් ප්‍රදානය කිරීමේ ස්වකීය හැකියාව ආසියානු යටිතල පහසුකම් පිළිබඳ ආයෝජන බැංකුව විසින් ප්‍රකාශ කරන ලදී.
- ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය කිරීමට සහායවීමට සහ සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම එකඟවන ලදී.



3.1.2 2017 පෙබරවාරි - ඕස්ට්‍රේලියා නිල සංචාරය

ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් පරිදි අග්‍රාමාත්‍යවරයා 2017 පෙබරවාරි මස ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ගේ 70 වන සංවත්සරය මෙම වාරිකාවේදී සනිටුහන් කෙරිණ. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින්, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ගරු මැල්කම් ටර්න්බුල් මැතිතුමා සමඟ මෙන්ම විදේශ කටයුතු, කර්මාන්ත, ආගමන, ආයෝජන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැනි ප්‍රධානතම ක්ෂේත්‍රයන්හි වගකීම දැරූ ඕස්ට්‍රේලියානු අමාත්‍යවරුන් සමඟ ද සාකච්ඡා පවත්වන ලදී.

මෙම සංචාරය තුළදී, ආරක්ෂක හා ආර්ථික ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතා වර්ධනය කර ගැනීම දෙරට අග්‍රාමාත්‍යවරුන්ගේ සාකච්ඡාවට භාජනය විය. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ, පාර්ලිමේන්තු අයවැය කාර්යාලීය කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, ආගන්තුක

සන්කාරය, ඉංජිනේරු ශිල්පය, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ සංචාරක කර්මාන්තය ආදී ක්ෂේත්‍රයන් සඳහා අවශ්‍ය සහාය සැලසීමට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එකඟ විය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයන් ශක්තිමත් කිරීම පිණිස පහත දැක්වෙන අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන ලදී.

- සංවර්ධන සහයෝගීතා හවුල් සහභාගිත්ව අවබෝධතා ගිවිසුම; සහ
- ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම



3.1.3 2017 අප්‍රේල් - ජපාන නිල සංචාරය

2017 අප්‍රේල් මාසයේදී ජපානයේ කරන ලද නිල සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා විසින්, ජපන් අග්‍රාමාත්‍ය, අතිගරු ඡීන්සෝ අබේ මැතිතුමා සහ ආරක්ෂක හා මුදල් අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් ගණනාවක් හමු වී සාකච්ඡා පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ සමුදාය සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳව තම සැලසුම් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් මෙම සාකච්ඡාවේදී පැහැදිලි කරන ලදී. ඒ අනුව, මහනුවර නගර සභා සංවර්ධන සැලැස්ම, කොළඹ බස්නාහිර මහනගර සැලැස්ම සහ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා සහාය වීමට අතිගරු ෂින්සෝ අබේ මැතිතුමා එකඟ වූහ. ද්‍රවකාරක ස්වාභාවික වායු විදුලිබලාගාරය/ පාවෙන පර්යන්තය සහ ඩිජිටල් ගුවන් විදුලි ක්‍රමවේදය ද මෙම සංචාරයේදී සාකච්ඡාවට භාජනය විය. වරාය සංවර්ධනය, ප්‍රවාහනය, යටිතල පහසුකම් සහ අනෙකුත් ජාතික සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය සහයෝගිතාවය කඩිනම් කිරීම සඳහා මෙම සංචාරය දෙරටටම සුවිශේෂී අවස්ථාවක් විය.



3.1.4 2017 අප්‍රේල් - වියට්නාම නිල සංචාරය

වියට්නාම් අග්‍රාමාත්‍ය, ගරු න්ගුයෙන් ක්ෂුආන් හුක් මැතිතුමාගේ ආරාධනය පරිදි, 2017 අප්‍රේල් මස 16-19 වන දින දක්වා කාලය තුළ, වික්‍රමසිංහ මැතිතුමා වියට්නාමයේ නිල

සංචාරයක යෙදුණි. මෙම සංචාරයේදී, වෙළඳ, ආයෝජන සහ අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් ජාත්‍යන්තර සහ කලාපීය ගැටලු ඇතුළු විවිධ අංශයන්හි සහයෝගිතාවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වියට්නාම ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් සමඟ සාකච්ඡාවන්ට අග්‍රාමාත්‍යවරයා සහභාගී විය. දෙරට අතර සබඳතාවයන් ශක්තිමත් කිරීම පිණිස ඉහළ මට්ටමේ ඒකාබද්ධ කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයන් ශක්තිමත් කිරීමේ අභිලාෂයෙන් පහත දැක්වෙන ගිවිසුම්වලට එළඹෙන ලදී.

- ශ්‍රී ලංකාවේ, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ වියට්නාමයේ, අධ්‍යාපන හා පුහුණු අමාත්‍යාංශය අතර 2017 -2020 වසර කාල පරාසය සඳහා අධ්‍යාපනික සහයෝගිතාව ගිවිසුම සහ;
- දෙරටෙහි කෘෂිකර්ම අමාත්‍යාංශ අතර සංවර්ධන සහයෝගිතාව මත 2017-2019 වසර සඳහා ක්‍රියාකාරිත්ව සැලැස්ම



3.1.5 2017 අප්‍රේල් - ඉන්දියානු නිල සංචාරය

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2017 අප්‍රේල් මස අවසාන භාගයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවන ලදී. මෙම සංචාරයේදී, ද්විපාර්ශ්වික ගැටලු ගණනාවක් මෙන්ම, 2015 වසරේ පෙබරවාරි මස සිට පසුගිය දෙවසර තුළ කරන ලද විවිධ ඉහළ මට්ටමේ අන්තර් හුවමාරු ක්‍රියාකාරකම් පිළිබඳව ගන්නා ලද තීරණයන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ද නායකයින් දෙපළගේ සාකච්ඡාවට භාජනය විය. ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පිළිබඳ වැඩසටහන් ස්ථිරවම ක්‍රියාත්මක කිරීම සහතික කරනු පිණිස ආර්ථික ව්‍යාපෘතීන්හි සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබිණ.

මෙම නිල සංචාරයේදී, වික්‍රමසිංහ මැතිතුමා විසින්, ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවන් ගණනාවක්ම පවත්වන ලදී. ධීවර ප්‍රජා ගැටලුව, සාරානාත් ඉඩම් සහ මහාබෝධි ආරක්ෂාව පිළිබඳ ගැටලු සහ ශ්‍රී ලංකා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට පුහුණුව ලබාදීම යන කරුණුද මෙම සාකච්ඡාවට ඇතුළත් විය. එමෙන්ම, උතුරේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ සැලැස්ම සහ කඳුරට වතු සේවකයින් සඳහා නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහාය ලබා දීම යන කරුණු ද සාකච්ඡාවට භාජනය විය.



**3.1.6 2017 මැයි - චීනයේ, බීජිං නුවර පවත්වන ලද “එකම තීරයක්, එකම මාවතක්”
(One Belt - One Road) සමුළුව**

ගරු අග්‍රාමාත්‍යතුමා, චීන රජයේ ආරාධනය මත, 2017 වසරේ මැයි මාසයේ 13 -16 වන දින දක්වා චීනයේ, බීජිං නුවර පවත්වන ලද ලද “එකම තීරයක් ,එකම මාවතක්” සමුළුවට සහභාගී විය. මෙම නිල සංචාරයේදී, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් වරාය සහ කර්මාන්ත කලාප සංවර්ධනය, යෝජිත මූල්‍ය නගර ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගය සහ නිදහස් වෙළඳ ගිවිසුම යන කරුණු පිළිබඳව, චීන ජනාධිපතිතුමන් සහ චීන අග්‍රාමාත්‍යතුමන් සමඟ සාකච්ඡා පවත්වන ලදී. දෙරට අතර ද්විපාර්ශවික සබඳතාවයන් ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාවට මෙය සුවිශේෂී අවස්ථාවක් වූ අතර, අධ්‍යාපනය, ජීවනෝපාය සහ සෞඛ්‍ය අංශ සංවර්ධනය සඳහා යුුවාන් මිලියන 400 ක ප්‍රදානයක් ලබා දීමට ද එකඟවී, පහත දැක්වෙන ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම්වලට ද එළඹෙන ලදී.

- ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම
- උද්ඵපණය පිළිබඳ සන්ධාන ගිවිසුම
- ආයෝජන ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා සවිස්තරාත්මකව ක්‍රියාත්මක කිරීම මත අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ චීනයේ ප්‍රාග්ධන සහයෝගිතා චීන බැංකුව (CBC) අතර විස්තීර්ණ සහයෝගිතාව මත අවබෝධතා ගිවිසුම
- විද්‍යා සහ තාක්ෂණික සහයෝගිතාව මත අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකා රජය සහ චීනයේ ආනයන හා අපනයන බැංකුව අතර අනුග්‍රහාත්මක ගැනුම්කරුගේ බැර ණය ගිවිසුම



3.1.7 2017 ඔක්තෝබර් - පින්ලන්ත නිල සංචාරය

ගරු අග්‍රාමාත්‍යතුමා 2017 ඔක්තෝබර් මස 8 වන දින සිට 10 වන දින දක්වා පින්ලන්ත නිල සංචාරයක නිරත විය. ගරු අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරය අතරතුර පින්ලන්ත අග්‍රාමාත්‍ය ජුහා සිපිලි මැතිතුමා, පින්ලන්ත කලානායක, ආරක්ෂක, ආර්ථික කටයුතු, සමාජ කටයුතු හා සෞඛ්‍ය අමාත්‍යවරුන්, නෝඩික් ඉන්වෙස්ට්මන්ට් බැංකුවේ (NIB) නියෝජිතයන් සහ පින්ලන්ත කර්මාන්ත කණ්ඩායමෙහි නියෝජිතයින් හමුවිය.

ශ්‍රී ලංකා දූත පිරිස පින්ලන්ත කාලගුණ විද්‍යා ආයතනය සහ තවත් කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ වාරිකා වලට එක් වූහ. මෙම සංචාරය අතරතුර පින්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර, පින්ලන්ත රාජ්‍ය අංශයේ ආයෝජන පහසුකම (PIF) යටතේ අරමුදල් සම්පාදනය කරන ව්‍යාපෘති පිළිබඳ ගිවිසුමකට එළඹෙන ලදී. මෙම සංචාරයේදී පින්ලන්තයේ දේශපාලන නායකයින් හා කර්මාන්ත නියෝජිතයින් සමඟ පැවැත් වූ සාකච්ඡාවලින් අනතුරුව පහත සඳහන් තීරණ වලට එළඹෙන ලදී.

- A W එනර්ජි ආයතනය මගින් 2018 වසරේදී, මුහුදු රළ තරංභ මගින් බලශක්තිය නිපදවීම පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ දක්ෂිණ වෙරළ තීරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීම
- වෛද්‍ය ක්ෂේත්‍රයේ රෝග විනිශ්චය, වෛද්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම සහ සෞඛ්‍ය අංශයෙහි වෙළඳ හවුල්කාරිත්වය සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය භාවිතා කිරීමේ හැකියාව සොයා බැලීම
- කාලගුණික ධාරිතා සංවර්ධනය කිරීම හා නවීකරණය කිරීමේ කටයුතු සඳහා පින්ලන්ත කාලගුණ ආයතනය සහ ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණ හැකියාව සොයා බැලීම
- ශ්‍රී ලංකාවේ ඉහළ ද්විතීය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සහාය වීම.
- දෙරට පාර්ලිමේන්තු අතර නිරන්තර සංවාද පවත්වා ගැනීම සහ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංචාර හුවමාරුව
- ඩිජිටල්කරණය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කිරීම



3.1.8 2017 නොවැම්බර් - ඉන්දියානු නිල සංචාරය

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2017 නොවැම්බර් මස අවසානයේදී නැවත ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර ඉන්දීය ජනාධිපති අනිගරු රාම නාත් කෝචින්ද් මැතිතුමා, ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ කොන්ග්‍රස් පක්ෂයේ සභාපතිනිය සෝනියා ගාන්ධි මැතිනිය විසින් මෙහෙයවන ලද කොන්ග්‍රස් පක්ෂ නියෝජිත පිරිසක් හමුවිය. මෙම සාකච්ඡාවලදී අනොන්‍ය ප්‍රතිලාභ සඳහා දායක විය හැකි ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ දෙරටෙහි අවධානයට ලක්විය.

මෙම නිල සංචාරයේදී, ආයෝජන ව්‍යාපෘතිවල ප්‍රගතිය, එක්ටා ගිවිසුමෙහි තත්ත්වය, ඉන්දියන් සාගර කලාපය ආශ්‍රිත ගැටළු, නිවාස 50,000 හි ව්‍යාපෘතිය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ පියවරයන්, 2017 අප්‍රේල් මස දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සහ කලාපයේ ආරක්ෂක කටයුතු යනාදී කරුණු පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා විය.



3.2 රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විදේශ නියෝජිතයන් හමුවීම

අංක	දිනය	මුණගැසුණු රාජ්‍ය තාන්ත්‍රිකයින්
01	2017.01.08	අන්ද්‍රා ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය, ගරු චන්ද්‍රබාබු නායිදු මැතිතුමා
02	2017.02.07	ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය සුබිර් ගොකාර්න් මැතිතුමා
03	2017.02.20	ඉන්දියානු විදේශ ලේකම්, ආචාර්ය එස් ජෙයගංකර් මැතිතුමා
04	2017.02.20	චීනයේ සහකාර විදේශ කටයුතු අමාත්‍ය, අතිගරු කොං ෂුඅන්යු මැතිතුමා
05	2017.02.21	ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස
06	2017.02.22	පීටර් රොස්කම් මැතිතුමා සහ එක්සත් ජනපද මන්ත්‍රණ සභා නියෝජිත පිරිස
07	2017.02.23	චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අමාත්‍ය, අතිගරු සොන්ග් ටාඕ මැතිතුමා
08	2017.02.24	එක්සත් ජනපද නියෝජිත මණ්ඩලීය අධිකරණ කමිටුවේ, සභාපති ගරු බොබ් ගුඩ්ලට් මැතිතුමා
09	2017.03.03	ශ්‍රී ලංකා - ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනි ප්‍රංශ සෙනෙට් සභික, මාරි සී බ්ලැන්ඩින් මැතිණිය
10	2017.03.15	කොරියානු විදේශ අමාත්‍ය, ගරු යුන් බ්යුන්-සේ මැතිතුමා
11	2017.03.28	යුරෝපා ආයෝජන බැංකුවෙහි උප සභාපති, ඇන්ඩ්‍රෘ මැක්ඩොවල් මැතිතුමා
12	2017.03.30	ක්ෂමා ජාත්‍යන්තරයේ මහ ලේකම්, සලීල් ෂෙට්ටි මැතිතුමා
13	2017.04.05	ඉන්දියානු විදේශ ලේකම්, ආචාර්ය එස් ජෙයගංකර් මැතිතුමා
14	2017.04.07	චීන මහජන දේශපාලන උපදේශණ සම්මේලනයේ සභාපති, අතිගරු යු ෂෙන්ෂෙන්ග් මැතිතුමා
15	2017.05.11	ඉන්දියානු අග්‍රාමාත්‍ය, අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා
16	2017.05.23	ශාන්තිකර සමුද්‍රීය හමුදා සහ ශාන්තිකර කාර්ය බලකාය ආඥාපති රියර් අද්මිරාල්, ආට් මැක්ඩොනල්ඩ් මැතිතුමා
17	2017.06.19	සිංගප්පූරු විදේශ අමාත්‍ය, ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මැතිතුමා
18	2017.07.20	ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය, ගරු ජුලි බ්ෂොප් මැතිණිය
19	2017.07.20	එක්සත් ජනපද උප ලේකම්, ජෙනරාල් ජෙෆ් ෆෙල්ක්මන් මැතිතුමා
20	2017.08.09	තුර්කි ජනරජයේ හිටපු අග්‍රාමාත්‍ය, අතිගරු අහ්මට් දවුටොග්ලු මැතිතුමා

21	2017.08.10	එක්සත් ජනපද නියෝජිත මණ්ඩලයේ විසර්ජන කමිටු සභාපති, ගරු රොඩ්නි ෆිලිංහුසෙන් මැතිතුමා
22	2017.08.11	ජපන් අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක, ආචාර්ය හිරෝතෝ ඉසුමි මැතිතුමා
23	2017.08.14	බෙල්ජියමේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ සංවර්ධන සහයෝගීතා, ඩිජිටල්කරණය, තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍ය අනිගරු ඇලෙක්සැන්ඩර් ද ක්‍රා මැතිතුමා
24	2017.08.31	ෂීසෙල්ස් උප ජනාධිපති අනිගරු වින්සන්ට් මෙරිටන් මැතිතුමා
25	2017.08.31	ජපානයේ උප විදේශ කටයුතු අමාත්‍ය අනිගරු අයිවාඕ හොරි මැතිතුමා
26	2017.08.31	ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය, අනිගරු සුෂ්මා ස්වරාජ් මැතිණිය
27	2017.09.01	සිංගප්පූරු විදේශ අමාත්‍ය, ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මැතිතුමා
28	2017.09.01	දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩ බලන එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් සහ ඇල්ගනිස්ථානය සහ පාකිස්ථානය භාර වැඩබලන විශේෂ නියෝජිත තානාපති ඇලිස් ජී වෙල්ස් මැතිණිය
29	2017.09.01	වියට්නාමයේ සහකාර විදේශ අමාත්‍ය, ගරු ටෝ අන්භ් ඩිෂන්ග් මැතිතුමා
30	2017.09.04	ඉතර් ටෙම්පල් ස්වෙට්ස් නීති සංගමයේ භාණ්ඩාගාරික, රාජනීතිඥ ඩේවිඩ් පිටාවේ මැතිතුමා
31	2017.09.13	ජීඑස්පී+ සහන මෙහෙයුම් දූත මණ්ඩලීය සහ නියෝජිත ප්‍රධානී, ගඋස් හොව්ට්ස් මැතිතුමා
32	2017.10.04	සාක් පාර්ලිමේන්තු කතානායකවරු
33	2017.10.16	ඔස්ට්‍රේලියානු සංචාරක මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී, ඇන්ඩෘ ෆර්ලි මහතා
34	2017.10.18	පාකිස්ථාන විදේශ ලේකම්, ටෙමීනා ජංජුවා මැතිණිය
35	2017.10.19	සත්‍යය, යුක්තිය, වන්දි සහ නැවත සිදු නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු, පැබ්ලෝ ඩි ග්රේල් මැතිතුමා
36	2017.10.30	කටාර් ආර්ථික හා වාණිජ කටයුතු අමාත්‍ය අනිගරු ෂෙයික් අහමඩ් බින් ජසීම් මොහොමඩ් අල් - තානි මැතිතුමා
37	2017.11.01	ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතා කාර්යාංශයෙහි සහකාර අමාත්‍ය සහ අධ්‍යක්ෂ ජනරාල්, ගරු කසුයා නෂිඩා මැතිතුමා
38	2017.11.02	ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය, ගරු මැල්කම් ටර්න්බුල් මැතිතුමා

39	2017.11.06	එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම්, තනාපති තෝමස් ෂැනන් මැතිතුමා
40	2017.11.09	පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපති සහ කැනේඩියානු ශාඛාවේ නියෝජිත, යස්මින් රතන්සි මැතිණිය
41	2017.11.18	එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය, ෂෙයික් අබ්දුල්ලා බින් අල් නාහියන් කුමරු
42	2017.11.18	ඉන්දියානු විදේශ ලේකම්, ආචාර්ය එස් ජෙයිෂන්කර් මැතිතුමා
43	2017.12.05	ඕමාන පාර්ලිමේන්තු කණ්ඩායමේ හා දූත මණ්ඩලයේ ප්‍රධානී, (ආචාර්ය) යහ්‍යා බින් මුහු අල් මුන්ඩාරි මැතිතුමා
44	2017.12.11	ඉන්දියානු ගුවන් හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී, එයාර් චීෆ් මාෂල් බී එස් ධානෝ මැතිතුමා
45	2017.12.18	බෙන්ගාල බොක්ක ආශ්‍රිත රටවල බහුවිධ තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාවයෙහි (BIMSTEC) මහලේකම්, අතිගරු ෂහීබුල් ඉස්ලාම් මැතිතුමා
46	2017.12.19	මැලේසියානු අග්‍රාමාත්‍ය ගරු දාතෝ සේරි ශ්‍රී මොහොමඩ් නජීබ් බින් තුන් අබ්දුල් රසාක් මැතිතුමා

04. ජාතික සංහිඳියාව,
සමාජ සුභ සාධනය සහ
ආගමික කටයුතු

4.1 ජාතික සංහිදියාව

4.1.1 සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ මහ ලේකම් කාර්යාලය

ජාතික සංහිදියාව ඇති කරලීමේ තවත් එක් පියවරක් වශයෙන් අග්‍රාමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යෝජනාවකට අනුව, 2015 දෙසැම්බර් මස 16 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත වූ පරිදි, “සංහිදියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ මහ ලේකම් කාර්යාලය” ස්ථාපිත කෙරුණු අතර එහි කාර්යභාරය පහත පරිදි වේ.

- සංහිදියා යාන්ත්‍රණ පිළිබඳ ජාතික මට්ටමේ දේශන සම්බන්ධීකරණය
- අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය, සත්‍ය තොරතුරු සහ සංහිදියා කොමිෂන් සභාව, වැරදි නිවැරදි කිරීමේ කටයුතු පිළිබඳ කාර්යාලය, විශේෂ අධිකරණ මණ්ඩල හා අනෙකුත් අදාළ සංහිදියා යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීම සඳහා සැලසුම් හා කාල රාමු සම්පාදනය
- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර ආයතන හා සමඟ සහසම්බන්ධතා පැවැත්වීම
- උගත් පාඩම් හා සංහිදියා කොමිෂන් සභාවේ සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවල අන්තර්ගත නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය පසු විපරම සහ සම්බන්ධීකරණය
- නීතියේ ආධිපත්‍යය, මානව අයිතිවාසිකම්, පරිපාලන හා අධිකරණ ප්‍රතිසංස්කරණයන් ශක්තිමත් කිරීමෙහිලා අවශ්‍ය සම්බන්ධීකරණය

එමෙන්ම මෙම සම්බන්ධීකරණ කාර්යාලය විසින් තොරතුරු විමසීමේ වෙබ් අඩවිය (www.scrm.gov.lk) යාපනයේදී දියත් කළ අතර, අතුරුදහන්වූවන් පිළිබඳව කාර්යාලයක් ද ස්ථාපිත කරන ලදී.

මෙම කාර්යාලයේ 2017 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දිනට ප්‍රගතිය පහත පරිදි වේ.

1. සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණය

- සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණය උදෙසා ජාතික ප්‍රවිචාරණ (Consultation) කාර්යසාධක බලකායේ කාර්යන් සම්බන්ධීකරණය කිරීම.

- ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සංවාදයන් (Military Dialogue) පැවැත්වීම. (පුහුණු කිරීමේ වැඩසටහන නිර්මාණය කිරීම සඳහා මෙහෙයුම් කණ්ඩායමක් (Working Group) පිහිටු වීම.)
- එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, සංක්‍රමණය සඳහා ජාත්‍යන්තර සංවිධානය සමඟ ඒකාබද්ධව සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණය පිළිබඳව ජාත්‍යන්තර විශේෂඥයන්ගේ අත්දැකීම් පාදක කොට ගනිමින් විවිධ රටවල් ඇසුරින් සිදු කළ සිද්ධි අධ්‍යයනයන් උපයෝගී කර ගනිමින් වැඩිමුළු ගණනාවක් පැවැත්වීම.
- විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වෙමින් ජීනීවා නගරයේ පැවැත් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරය සඳහා පහසුකම් සැපයීම සහ එම සැසිවාරය සඳහා සහභාගී වීම.

2. සංහිදියාව සහ නැවත ඇතිවීම වැළැක්වීම.

- බිම් මට්ටමේ සේවා සැපයීම වැඩි දියුණු කිරීමේ අරමුණින් ප්‍රමුඛ අමාත්‍යාංශ සහ සාමය සහ සංහිදියා කාර්යාංශය සමඟ ඒකාබද්ධව ධාරිතා සංවර්ධන වැඩසටහන් ආරම්භ කරන ලදී. ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වූ අතුරුදහන් වුවන්ගේ සහතිකය පිළිබඳ නිරීක්ෂණය කිරීම සහ එම සේවාව වැඩිදියුණු කිරීමට සහාය විය .
- ජාත්‍යන්තර සාමය ගොඩනැගීමේ කමිටු රැස්වීම් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් සංහිදියාවට අදාළ අරමුදල් ලබාදෙන ව්‍යාපෘති සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව සමසහාපතිත්වය දැරීම සහ එම වැඩසටහන් සඳහා සහභාගී වීම.

3. සන්නිවේදනය සහ ජනගතවීම

- රජයේ සංහිදියා වැඩපිළිවෙල පිළිබඳව ප්‍රමුඛ අමාත්‍යාංශ සහ සාමය සහ සංහිදියා කාර්යාංශය සමඟ ඒකාබද්ධ වෙමින් ප්‍රවීචාරණ කාර්යසාධක බලකාය සහ ප්‍රාදේශීය කාර්යසාධන බලකා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් යුතුව කාර්තුමය සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
- සංහිදියා යාන්ත්‍රණයට අදාළව, ප්‍රමුඛ අමාත්‍යාංශ සහ සංහිදියා කාර්යාංශය මගින් සිදු කරනු ලබන කාර්යයන්ගේ ප්‍රගතිය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සමඟ නිරන්තර සාකච්ඡා පැවැත්වීම.

4. පර්යේෂණ සහ නීතිමය කරුණු

- ජාත්‍යන්තර වශයෙන් පැවැති වැඩිමුළු සඳහා සංවිදියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ වෙමින් ලොව පුරා විහිදී ඇති සංක්‍රාන්තික යුක්තියට අදාළ ප්‍රශස්ත විධික්‍රම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම.
- නෛතිකමය වශයෙන් පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සහ ප්‍රගතිය පසු විපරම් කිරීම.

4.1.2 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන

ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණය සහ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ ජනතා සන්නිකාරක වැඩසටහනෙහි අරමුණ වන්නේ, 2015 වසරේදී නව රජය බලයට පත්වීමෙන් අනතුරුව, රටෙහි ක්‍රියාත්මක වන්නාවූ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණයන් සහ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව, පොදු මහජනතාව, සිවිල් සමාජ සංවිධානයන්, රාජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින්, ශිෂ්‍ය ප්‍රජාව, තරුණ ප්‍රජාව ආදීන් දැනුවත් කිරීම පිණිස ඔවුන් කරා ප්‍රවේශ වීමයි.

මෙම කාර්යය සාක්ෂාත් කරගැනීම පිණිස, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණය සහ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ ජනතා සන්නිකාරක වැඩසටහනෙහි සම්බන්ධීකාරක විසින්, ව්‍යවස්ථාදායක සභාවේ ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ද විමසා බලා, පහත දැක්වෙන දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන ලදී.

1. ජාතික තරුණ සේවා සභාව හා එක්ව තරුණ සංසඳය
2016 දෙසැම්බර් මස ආරම්භ කරන ලද අතර, යොවුන් පාර්ලිමේන්තුව හරහා දිස්ත්‍රික්ක 25ම ආවරණය කරන ලදී.
2. අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාඨශාලා වැඩසටහන
2016 ජනවාරි මස අරඹන ලද අතර, 2017 පෙබරවාරි මස දක්වා සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය.
3. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා, රාජ්‍ය නිලධාරී සංසඳය
ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික්කයේ අනෙකුත් රාජ්‍ය ආයතනවල නියෝජිතයින්, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ආදී නිලධාරීන් සහභාගී විය.

4. දිවයිනෙහි සිවිල් සමාජ සංවිධාන හා එක්ව ජනතා සංසඳය (සිවිල් සමාජ)

5. සර්වෝදය ව්‍යාපාරය හා එක්ව අතිරේක සිවිල් සමාජ වැඩසටහන

මෙම වැඩසටහනේ තුන්වන අදියර සියළුම ආගමික පූජ්‍ය පක්ෂය සඳහා සැලසුම් කර ඇත. මේ සඳහා එක් දිස්ත්‍රික්කයකින් ආගමික ස්ථාන සහ ඒවායේ ප්‍රධාන පූජ්‍ය පක්ෂය 15 දෙනෙකු පමණ සංඛ්‍යාවක් තෝරාගෙන ඇත. මෙහි පළමු වැඩසටහන 2017 නොවැම්බර් 14 වන දින ත්‍රෛනිකායික නා හිමිවරුන් ප්‍රධාන හික්ෂුන් වහන්සේලා 40 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විසුම්පායේදී පවත්වන ලදී.

4.2 සේවක සුභසාධනය

අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් සහ මහපෙන්වීම යටතේ, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් 2017 වර්ෂයේ දී පහත සඳහන් සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

4.2.1 ආයුර්වේද වෛද්‍ය සායනය

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුභසාධක සංගමය, හා එක්ව සිද්ධාලේප ආයුර්වේද රෝහල, 2017.07.20 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍ය සායනයක් පවත්වන ලදී. නිරෝගී සම්පන්න ජීවිතයකට රුකුලක් වීම අරමුණු කරගනිමින් පැවති එම වෛද්‍ය සායනය මඟින් කාර්ය මණ්ඩලයේ 200කට අධික සේවක පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලදහ.





4.3 ආගමික කටයුතු

නව රජය පත්වීමෙන් අනතුරුව බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් අතර, ආගමික සංහිඳියාව ඇතිකරලීමේ අරමුණින්, සෑම ආගමක්ම නියෝජනය වන පරිදි එක් ප්‍රධාන ආගමික වැඩ සටහනක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මට්ටමින් සැමරීමට කටයුතු කර ඇත. ඒ පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

4.3.1 කොළඹ නවමි මහා පෙරහැර

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද කොළඹ නවමි මහා පෙරහැර, 2017 පෙබරවාරි මස 09 සහ 10 යන දෙදින තුළ උත්කර්ශවත් අයුරින්, සමස්ත කොළඹ නගරයම ඒකාලෝකමත් කරමින් වීථි සංචාරය කරන ලදී.

නවමි මහා පෙරහැර අලි ඇතුන් 75 කට ආසන්න සංඛ්‍යාවකින් විචිත්‍රවත් වූ අතර, උඩරට, පහතරට හා සබරගමුව කලා සම්ප්‍රදායන්ට අයත් නර්තන අංග හා වෙනත් අලංකාර නර්තන අංග රාශියක් ඉදිරිපත් කරමින් ශිල්පීන් 7000 ක් පමණ සහභාගී වූහ.

කොළඹ නවමි මහා පෙරහැරෙහි සමාරම්භක දිනය වූ, 2017 පෙබරවාරි මස 09 වන දින ධාතු කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කර පෙරහැරේ කටයුතු ආරම්භ කිරීම සඳහා ජනාධිපති, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ අතර, පෙරහැරේ දෙවන දිනය වූ

පෙබරවාරි මස 10 වන දින ධාතු කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කර පෙරහැරේ කටයුතු ආරම්භ කිරීම සඳහා අග්‍රාමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වූහ. මෙම පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත දේශීය හා විදේශීය නරඹන්නන් පිරිසක් සහභාගී වූහ. රූපවාහිනී නාලිකා ඔස්සේද විශාල පිරිසකට පෙරහැර නැරඹීම සඳහා අවස්ථාව උදාවිය. එසේම, මෙම පෙරහැර දේශීය කලා ශිල්පීන්ගේ දක්ෂතා ලොවට කියාපෑමටත්, එම කලා සම්ප්‍රදායන් තවදුරටත් රැක ගැනීමටත් මහඟු අවස්ථාවක් විය.



4.3.2 මහා සංඝරත්නය දහස්නමක් උදෙසා අරලියගහ මන්දිරයේදී පිරිනමන ලද සංඝගත දක්ෂිණාව - 2017

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සංවිධානය කරන ලද මහා සංඝරත්නය දහස්නමක් උදෙසා පිරිනැමුණු සංඝගත දක්ෂිණාව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමතිවරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්, 2017 සැප්තැම්බර් මස 27 වෙනි දින අරලියගහ මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්විණි.

මෙම සංඝගත දක්ෂිණාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්, අනු නායක හිමිවරුන්, සංඝ නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය දහසකට අධික පිරිසක් සහභාගී වූහ.



4.3.3 සර්වඥධාතුන් වහන්සේලා ඇතුළු බෞද්ධ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති

භාණ්ඩ ප්‍රදර්ශනය

ගංභාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව නීලගිරි ධාතුන් වහන්සේලා ඇතුළු බෞද්ධ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ ප්‍රදර්ශනයක්, 2017 මැයි මස 11 වන දින සිට 14 වන දින දක්වා අරලියගහ මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී. එම ප්‍රදර්ශනය, 2017 මැයි මස 11 වන දින අග්‍රාමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා නීතිය සහ සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, ගරු සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

මෙම ප්‍රදර්ශනය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, නාරද බෞද්ධ මධ්‍යස්ථානය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව, හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල), ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞන්දර්ය විශ්වවිද්‍යාලය, බස්නාහිර, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත් සභාවන්හි සංස්කෘතික අමාත්‍යාංශ විසින් ප්‍රදර්ශන කුටි හා ප්‍රදර්ශන භාණ්ඩ ඉදිරිපත් කරන ලදී.

මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල පිරිසක් සහභාගී වූ අතර, රූපවාහිනී නාලිකා ඔස්සේ ද විශාල පිරිසකට එය නැරඹීම සඳහා අවස්ථාව උදාවිය. එසේම, සර්වඥධාතුන් වහන්සේලා ඇතුළු බෞද්ධ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ එකතුවක් ද එකම ස්ථානයකදී දැක ගැනීමට මෙය අවස්ථාවක් විය.

4.3.4 බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය

ගංභාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය, 2017 මැයි මස 11 වන දින සිට 14 වන දින දක්වා ගංභාරාම විහාරස්ථානය, අරලියගහ මන්දිරය, බේරේ වැව වටරවුම් පාර හා බේරේ වැව ආශ්‍රිතව උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මැති ඇමතිවරුන් රාශියකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය, ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන් හා දූත පිරිස් ද සහභාගී වූහ.

එසේම, මෙම වෙසක් කලාපය බේරේ වැවේ ජල තලය මත ඉදි කරන ලද විශේෂ වෙසක් නිර්මාණ, බොදු බැනි ගී සංදර්ශන, බෞද්ධ මූද්‍රා නාට්‍ය සංදර්ශන, බෞද්ධ ජාතක කතා ඇසුරෙන් ඉදිරිපත් කරන වීදි නාට්‍ය සංදර්ශන, රූකඩ සංදර්ශන, වෙසක් තොරණ, ආදී විවිධ අංගවලින් සමන්විත දැවැන්ත ආගමික, සංස්කෘතික මංගල්‍යයක් විය.

බුද්ධ රශ්මි වෙසක් කලාපය නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත දේශීය හා විදේශීය නරඹන්නන් පිරිසක් සහභාගී වූ අතර, රූපවාහිනී නාලිකා ඔස්සේද විශාල පිරිසකට මෙම වෙසක් කලාපය නැරඹීම සඳහා අවස්ථාව උදාවිය. මෙය දේශීය නිර්මාණකරුවන්ගේ දක්ෂතා ලොවට කියාපෑමටත්, දේශීය කලා සම්ප්‍රදායන් තවදුරටත් රැකගැනීමටත් මහඟු අවස්ථාවක් විය.



4.3.5 ඉස්තාර් උත්සවය

ඉස්ලාම් භක්තිකයන් හද බැතියෙන් සමරනු ලබන ඉස්තාර් උත්සවය මව්ලව්තුමන්ලාගේ සහ 1500 ක් පමණ ඉස්ලාම් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 22 වන දින ජනාධිපති, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පවත්වන ලදී.



4.3.6 කොල්ලුපිටිය වාළකාරාම මහා විහාරස්ථ වාර්ෂික ඇසළ මහා පෙරහැර

ආගමික සහජීවනය තුළින් ජාතික සංහිදියාව ඇති කිරීමේ අරමුණ පෙරදැරිව, කොල්ලුපිටිය වාළකාරාම මහා විහාරස්ථ වාර්ෂික ඇසළ මහා පෙරහැර 54 වන වරටත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධායකත්වයෙන් 2017 ඔක්තෝබර් මස 15 වන දින පැවැත්විණ.

ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ හා මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද මෙම පෙරහැර මංගල්‍යය ඉපැරණි දේශීය නර්තන සම්ප්‍රදායන්ගේ අනන්‍යතාවය විදහා දැක්වෙන උඩරට, පහතරට නර්තනයන් ඇතුළුව විවිත්‍රවත් නර්තන අංග රාශියකින් ද අලංකාරවත් ලෙස සැරසූ හස්තීන් විශාල ප්‍රමාණයකින් ද සමන්විත විය.

එසේම, මෙම පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා දේශීය හා විදේශීය නරඹන්නන් විශාල පිරිසක් සහභාගි වූ අතර රූපවාහිනී නාලිකා ඔස්සේද බොහෝ පිරිසකට පෙරහැර නැරඹීම සඳහා අවස්ථාව උදාවිය.



4.3.7 දීපවාලි උත්සවය

අග්‍රාමාත්‍ය කාර්යාලය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව තෙවන වරටත් සංවිධානය කරන ලද ජාතික දීපවාලි උත්සවය, 2017 ඔක්තෝබර් මස 15 වන දින ගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හා මැති ඇමතිවරුන් ඇතුළු හින්දු බැතිමතුන් 1500 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පවත්වන ලදී.

හින්දු ආගමික වතාවත් හා හින්දු සංස්කෘතික අංගයන්ට මුල් තැන දෙමින් සැමරූ මෙම දීපවාලි උත්සවයේ සැබෑ අරුත වන්නේ, අසත්‍යය දුරලා සත්‍යය දල්වාලීම, ක්‍රෝධය දුරලා සෙනෙහස දල්වාලීම, වෛරය දුරලා කරුණාව දල්වාලීම, පරාධීනත්වය දුරලා ස්වාධීනත්වය දල්වාලීම හා නපුර දුරලා යහපත දල්වාලීමයි.



05. මහජන පැමිණිලි/
දුක්ගැනවිලි සඳහා සහන
සැලසීම

5.1 අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලැබෙන මහජන පැමිණිලි/ දුක්ගැන්විලි අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කිරීම හා ප්‍රගතිය පසු විපරම් කිරීම

ගරු අග්‍රාමාත්‍යතුමා වෙත යොමු කරනු ලබන මහජන ගැටලු/ දුක්ගැන්විලි ඉතා කාර්යක්ෂම හා ඵලදායීව කළමනාකරණය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව, දැනට පවතින මහජන සම්බන්ධතා අංශයේ කටයුතු පුළුල් කිරීමට තීරණය විය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් පැමිණ හෝ ලිඛිතව ඉදිරිපත් වන මහජනයාගේ ගැටලු, පැමිණිලි සහ අවශ්‍යතා විසඳීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, අංක 101, ආ.ර්.ඒ.ද මෙල් මාවතේ නව ස්ථානයක 2017.07.20 වන දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත ස්ථාපිත කරන ලදී.



අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මහජන සම්බන්ධතා අංශය ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදේශකවරු (මහජන සම්බන්ධතා) දෙදෙනෙකුගෙන්, අධ්‍යක්ෂවරයෙකුගෙන් හා 25 දෙනෙකුගෙන් පමණ යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

දිවයිනේ සියලු රාජ්‍ය ආයතනවලට අදාළව ඉදිරිපත් කරනු ලබන මහජන පැමිණිලි හා සේවා ඉල්ලීම් කඩිනමින් ඉටු කර දීම සඳහා, අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමද මෙම අංශය මගින් සිදුකරන කාර්යයකි. එමෙන්ම අදාළ මහජන ඉල්ලීම්, අවශ්‍යතාවයන් ඒ ඒ ආයතනවලින් ඉටු කිරීම පිළිබඳ ප්‍රගතිය නිරන්තරයෙන්ම විමසමින්, අදාළ මහජන අවශ්‍යතාවයන් ඉටු කිරීම පිළිබඳ පසුපරම් කිරීම ද සිදු කරනු ලබයි. මෙයට අමතරව රාජ්‍ය ආයතනවල මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ හැකියාවන් වැඩි දියුණු කිරීම, පහසුකම් වැඩි දියුණු කිරීම, මහජන සම්බන්ධතා ක්‍රමෝපායන් ශක්තිමත් කිරීම ආදී කටයුතු පිළිබඳව ද මෙම අංශයේ අවධානය යොමුව ඇත.

පරමාර්ථ

- සේවා සම්පාදනය කාර්යක්ෂම හා විධිමත් කිරීම පිළිබඳ අවධානය වැඩිදියුණු කිරීම
- මහජන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම
- රාජ්‍ය අංශයේ මහජන සම්බන්ධතා ගැටලු විසඳුම් පිළිබඳ කළමනාකාරිත්වය වැඩිදියුණු කිරීම
- මහජන සබඳතා, ගැටලු විසඳීම ප්‍රවේශයන් ඇගයුම් ක්‍රියාවලිය විධිමත්ව මෙහෙයවීම
- රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, දේශපාලනමය ආයතන, මහජන පැමිණිලි විසඳීම සඳහා සක්‍රීයව දායක කරගැනීමට වැඩ පිළිවෙලක් සකස් කිරීම, එම හැකියාවන් හා කුසලතාවයන් දියුණු කිරීම
- මහජනයා වෙනුවෙන් උපදේශන සේවා ලබාදීම, ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වූ සම්බන්ධීකරණය හඳුන්වා දීම
- මහජන සබඳතා, ගැටලු විසඳීම සඳහා වූ තොරතුරු තාක්ෂණ සබඳතා හඳුනා ගැනීම හා ශක්තිමත් කිරීම
- සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයන්, සංවාදයන් හා සන්නිවේදනයන් මගින් ප්‍රජා ශක්තීන් වැඩිදියුණු කිරීම, ප්‍රජා සහභාගීත්වය තහවුරු කිරීමේ ප්‍රවේශයන් හඳුන්වා දීම
- මහජන සේවාවන්හි ප්‍රගමනය හා පහසුකරණය සඳහා වෘත්තීමය ශක්තිමත් කිරීම් හා ක්‍රමෝපායන් හඳුන්වා දීම

ක්‍රමෝපායන්

- අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ වෙනම මහජන සම්බන්ධතා ඒකකයක් පිහිටුවීම හා එමගින් මහජනතාවට තම ගැටලු පහසුවෙන් ඉදිරිපත් කිරීම සඳහා පහසු ස්ථානයක් සැකසීම
- රාජ්‍ය ආයතන සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලය පවත්නා සබඳතා ශක්තිමත් කිරීම සඳහා සෑම ප්‍රධාන රාජ්‍ය ආයතනයක්ම සම්බන්ධ වන පරිදි මහජන සබඳතා ඒකක (Public Relation Cell) කමිටු පිහිටුවීම
- මහජන ගැටලු විසඳීම සඳහා රාජ්‍ය අංශයේ වගවීම (Responsiveness) හා වගකීම (Responsibility) තහවුරු කිරීම, පසු විපරම් ක්‍රමවේදයන් හඳුන්වා දීම මගින් මහජන ගැටලු විසඳීම පිළිබඳ සමාලෝචනය කළ හැකි යාන්ත්‍රණයක් හඳුන්වා දීම
- මහජන ගැටලු පිළිබඳ වර්ගීකරණයන් (subject) හඳුනා ගැනීම මගින් ගැටලු විශ්ලේෂණ ප්‍රවේශයක් තුළින් පොදුවේ එවැනි ගැටලු අවම කිරීම සඳහා ප්‍රතිපත්ති සබඳතා ඇති කිරීම
- මහජන ගැටලු විසඳීම සඳහා වූ තොරතුරු තාක්ෂණ මෙවලමක් හඳුන්වා දීම හා ඉදිරියේදී එම තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය ආයතනික ලෙස ජාලගත කිරීමෙන් වඩා කඩිනමින් ගැටලු විසඳීමේ ප්‍රවේශයන් වෙත වර්ධනය කිරීම
- මහජන අවශ්‍යතාවයන් හා ගැටලු විසඳීම සඳහා අවශ්‍ය කළමනාකරණ හා ප්‍රතිපත්ති සංවාද ඇති කිරීම මගින් විවිධ ක්‍රමෝපායන් හඳුන්වා දීම



ඉදිරිපත් වූ මහජන පැමිණිලි/ අවශ්‍යතා හා ඒවා පිළිබඳව ගත් ක්‍රියාමාර්ග සහ ප්‍රගතිය


මාසය	ලැබුණු මුළු ලිපි ප්‍රමාණය	පිළිතුරු යවන ලද මුළු ලිපි ප්‍රමාණය
ජනවාරි	3801	2708
පෙබරවාරි	4031	2898
මාර්තු	4649	3223
අප්‍රේල්	2669	1766
මැයි	2499	1871
ජූනි	2150	1678
ජූලි	2268	1819
අගෝස්තු	3977	3330
සැප්තැම්බර්	4045	3664
ඔක්තෝබර්	6175	4270
නොවැම්බර්	6347	4602
දෙසැම්බර්	4530	3326
එකතුව	47141	35155

සාරාංශ විස්තරය

පිළිතුරු සැපයූ මුළු ලිපි ප්‍රමාණය	-	35155
ලද පිළිතුරු ලිපි ප්‍රමාණය	-	6830
පිටපත් ලෙස ගොනු කළ ලිපි සංඛ්‍යාව	-	5077
2017.12.31 දිනට පිළිතුරු යැවීමට ඇති ලිපි	-	<u>79</u>
2017 වර්ෂය තුළ ලැබුණු මුළු ලිපි ප්‍රමාණය	-	<u>47141</u>

2017 ජූලි මස මහජන සම්බන්ධතා අංශය පිහිටුවීමෙන් පසු මහජන පැමිණිලි සඳහා පිළිතුරු යැවීමට ගත කළ කාලය (දින) අනුව ප්‍රගතිය පහත දැක්වෙන අතර තොරතුරු තාක්ෂණය භාවිත කිරීම මගින් දිනක් ඇතුළත පිළිතුරු යැවීමට අපේක්ෂා කෙරේ.

අදියර	පිළිතුරු යැවීමට ගත වූ දින ගණන
පළමු අදියර	දින 10
2 වන අදියර	දින 9.05
3 වන අදියර	දින 4.38
4 වන අදියර	දින 3.38
අපේක්ෂිත ප්‍රගතිය	එක්දින සේවය



ඉදිරි සැලසුම් හා අපේක්ෂා

- **අන්තර්ජාල පහසුකම් ශක්තිමත් කිරීම**

අන්තර්ජාල පහසුකම් මඟින් මහජන ගැටලු විසඳීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම. එමඟින් විද්‍යුත් තාක්ෂණ පහසුකම් මඟින් අදාළ ආයතන සමඟ පවතින සබඳතා ශක්තිමත් කිරීම හා ගැටලු විද්‍යුත් තාක්ෂණය මඟින් සම්බන්ධීකරණය කිරීම

- **මහජන සබඳතා ජාලය ස්ථාපිතකිරීම**

අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධිත ආයතන ජාලය හඳුනාගැනීම සහ සෑම ආයතනයකම මහජන සබඳතා ඒකක පිහිටුවීම මඟින් රාජ්‍ය අංශයේ මහජන සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීම

- **පුරවැසි හා මහජන ප්‍රඥප්තිය හඳුන්වා දීම**

මහජන සේවාවන් වඩා විධිමත්ව හා කාර්යක්ෂමව හා වගවීමෙන් කටයුතු කිරීම පිළිබඳ ප්‍රතිපත්ති ඇතුළත් මහජන ප්‍රඥප්ති වැඩසටහන හඳුන්වා දීම හා එමඟින් මහජන සේවාවන් සැපයීම පිළිබඳ තත්ත්වකරණයක් ඇති කිරීම

- **වෘත්තීය සමිති සබඳතා ශක්තිමත් කිරීම**

ආයතනික සේවා සැපයීම සඳහා වෘත්තීය සමිති සමඟ සබඳතාවය මඟින් ආයතනික හා වෘත්තීය ගැටලු විසඳීම සඳහා ක්‍රමෝපායන් හඳුනා ගැනීම. මහජන සේවා සැපයීමට බාධාවන වෘත්තීය ක්‍රියාමාර්ග අවම කිරීම සඳහා අවශ්‍යවන සම්බන්ධීකරණය හා ධාරිතා සංවර්ධනය

- **මහජන සබඳතා ප්‍රතිපත්ති අධ්‍යයනය හා කළමනාකරණය**

රාජ්‍ය අංශයේ ආයතන සමඟ සහයෝගීතාවය මඟින් මහජන සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිපත්ති අධ්‍යයනයන් සඳහා යොමුවීම හා එමඟින් මහජන සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා වූ ප්‍රතිපත්ති හඳුනාගැනීම හා අදාළ අංශ ඒ සඳහා යොමු කිරීම

5.2 අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවිය මගින් මහජන පැමිණිලි / දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට සලසා ඇති පහසුකම්




රනිල් වික්‍රමසිංහ
රාජ්‍ය විකේන්ද්‍රාධිපති
Ranil Wickremesinghe

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය
இலங்கையின் பிரதம அமைச்சர்
Prime Minister of Sri Lanka

අග්‍රාමාත්‍ය කාර්යාලය
பிரதம அமைச்சர் அலுவலகம்
Prime Minister's Office




[English](#) | [தமிழ்](#)
The Prime Minister's Office official website
of the Democratic Socialist Republic of Sri Lanka

විල් පිටුව
අමතැවිලි
අමතැවි කාර්යාලය
විල් පිටිම
අර්ලියත මතදිරය
විශේෂ පිටිම
භාෂා කිරිම
විකිපිටි
අපට අමතන්න

අග්‍රාමාත්‍ය කාර්යාලය

58, ශ්‍රීමත් දර්නස්චි ද සිල්වා මාවත, කොළඹ 07

මහජන දුක්ගැනවිලි, පැමිණිලි හා අදහස් යොමු කිරීම

මමෙ අදහස් / යෝජනා අපට වැදගත්.

මමගේ දුක්ගැනවිලි, පැමිණිලි හා ඉල්ලීම් මෙහි සඳහන් කරන්න.

යෝජනා හා අදහස් වේ නම්, මෙහි සඳහන් කරන්න.

වෙනත් කරුණක් නම්, මෙහි සඳහන් කරන්න.

Location



06. පාර්ලිමේන්තු සහ නීතිමය කටයුතු

6.1 පාර්ලිමේන්තු කටයුතු

පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩල කාර්යාලය හා අදාළ නීති කටයුතු සම්බන්ධීකරණය කරන්නා වූ අංශයක් වශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ ස්ථාපිත කර ඇති පාර්ලිමේන්තු හා නීති කටයුතු අංශය මගින් මෙම කටයුතු ඉටු කරනු ලබයි.

6.1.1 අමාත්‍ය මණ්ඩල සංදේශ, අමාත්‍ය මණ්ඩල සටහන් සහ පාර්ලිමේන්තු ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම

- අමාත්‍ය මණ්ඩල සංදේශ හා අමාත්‍ය මණ්ඩල සටහන්

2017 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා විවිධ විෂය කරුණු වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ 91 ක් හා අමාත්‍ය මණ්ඩල සටහන් 33 ක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. එකී අමාත්‍ය මණ්ඩල සංදේශ හා සටහන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් එළඹෙන ලද තීරණ අතරින්, අග්‍රාමාත්‍ය ලේකම් විසින් ක්‍රියා කළ යුතු තීරණ ක්‍රියාත්මක කිරීම හා ඒ සම්බන්ධ පසුපරම් සිදු කර ඇත.

- පාර්ලිමේන්තු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම

අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ විෂය පථය යටතට අයත් වන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථාවන්ට අදාළව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් 2017 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා කාල සීමාව ඇතුළත අසන ලද වාචික ප්‍රශ්න අතුරින් ප්‍රශ්න 72 කට පිළිතුරු කෙටුම්පත් කර ඇත. ඒ අනුව ගරු ජනාධිපතිවරයාගේ විෂය පථය යටතට අයත් වන මහවැලි සංවර්ධන, පරිසර සහ ආරක්ෂක අමාත්‍යාංශයන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් විමසන ලද වාචික ප්‍රශ්න 43 ක් සඳහා පිළිතුරු කෙටුම්පත් කර ඇත. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ විෂය පථයට අදාළ වන කරුණු සම්බන්ධයෙන් වාචික ප්‍රශ්න 29 ක් සඳහා පිළිතුරු කෙටුම්පත් කර ඇත.

තවද, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරනු ලබන ප්‍රශ්න 13 ක් සඳහා පිළිතුරු කෙටුම්පත් කර ඇත. එමෙන්ම, ගරු අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව යටතේ ජාතික වැදගත්කමකින් යුත්

ප්‍රතිපත්තිමය කරුණු ඔස්සේ සෑම මසකම පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන පළමු බදාදා දින අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන වාචික ප්‍රශ්න 04 ක් සඳහා පිළිතුරු ලබා දීම සිදු කරනු ලබයි. ඒ අනුව, මෙම කාල පරාසය තුළ වාචික ප්‍රශ්න 28 කට පිළිතුරු කෙටුම්පත් කිරීමේ කටයුතු සිදු කර ඇති අතර, සභාව කල් තැබීමේ යෝජනා 03 ක් සඳහා පිළිතුරු කෙටුම්පත් කරන ලදී.

6.1.2 පාර්ලිමේන්තු වාර්තා සහාගත කිරීම

ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ විෂය පථය යටතට ගැනෙන විෂය කරුණු සම්බන්ධයෙන් වාර්තා පාර්ලිමේන්තුවේ සහාගත කළ යුතු අවස්ථාවන් හිදී, විශේෂයෙන් වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා හා ගිණුම් ප්‍රකාශ පාර්ලිමේන්තුවෙහි සහාගත කිරීමට අවශ්‍ය කටයුතු මෙමගින් සිදු කරනු ලබන අතර, 2017 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ පහත කරුණු යටතේ වාර්තා 15 ක් පාර්ලිමේන්තුවේ සහාගත කර ඇත.

i. වාර්ෂික වාර්තා

- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව - 2008 - 2015
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව - 2016
- ජාතික මුදල් කොමිෂන් සභාව - 2015
- පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය -2015
- පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය - 2016
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල-2013– 2014
- රාජ්‍ය සේවා කොමිෂන් සභාව - 2016

ii. ප්‍රගති වාර්තා

- සීමා නිර්ණය කොමිෂන් සභාව - 2016

iii. කාර්තු ප්‍රගති වාර්තා

- රාජ්‍ය සේවා කොමිෂන් සභාව - 2017.04.01 - 2017.06.30
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2017.01.01 - 2017.03.31

iv. කාර්ය සාධන වාර්තා සහ ගිණුම් ප්‍රකාශ

- රාජ්‍ය සේවා කොමිෂන් සභාව - 2016
- මැතිවරණ කොමිෂන් සභාව - 2016
- පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය - 2016

v. වෙනත්

- 2017 මුදල් වර්ෂය සඳහා වන ජාතික මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ
- 2018 මුදල් වර්ෂය සඳහා වන ජාතික මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ

6.1.3 යෝජනා සම්මතයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හා අමාත්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ දී යෝජනා ලෙස ඉදිරිපත් කර සම්මත කර ගත යුතු ලෙස තීරණය කරනු ලබන යෝජනාවන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අදාළව සියලු කටයුතු මෙම අංශය මගින් සිදු කරනු ලබයි. ඒ අනුව, 2017 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා පහත සඳහන් යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අදාළ පියවර ගෙන ඇත.

- මැතිවරණයක දී හෝ ජනමත විචාරණයක දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ වැටුප් හා දීමනා සංශෝධනය කිරීම
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටුප්ම අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම
- ස්වාධීන කොමිෂන් සභාවන් හි සභාපතිවරුන් හා සාමාජිකයන් වෙත ගෙවනු ලබන පාරිශ්‍රමිකයන් හා වෙනත් දීමනා
- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අංක 108 (1) ව්‍යවස්ථාව යටතේ අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ

විනිශ්චයකාරවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් සඳහා වන වැටුප් සංශෝධනය

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අංක 108 (1) ව්‍යවස්ථාව යටතේ අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් සඳහා විශ්‍රාම වැටුප් සහිත විශේෂ ස්ථාවර දීමනාවක් ලබා දීම
- ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිගේ හා උප සභාපතිගේ පාරිශ්‍රමික සහ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ දීමනා සංශෝධනය කිරීම
- අග්‍රවිනිශ්චයකාරතුමාගේ සහ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් හා දීමනා සංශෝධනය කිරීම
- හයිඩ්‍රොෆ්ලොරොකාබන් (Hydrofluorocabons - HFC) අදියරගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය සිදු කළ කිගාලි සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීම

6.2 නීතිමය කටයුතු

පනත් කෙටුම්පත් කිරීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු මෙන්ම අග්‍රාමාත්‍යවරයා පාර්ශ්වකරුවකු කර ඇති නඩු කටයුතු ද මේ යටතේ සිදු කරනු ලබයි.

6.2.1 පනත් කෙටුම්පත් කිරීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු

ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉලක්ක කර ගත් විවිධ විෂය කරුණු පිළිබඳව නෛතිකමය වශයෙන් බලාත්මක භාවයක් හා පදනමක් ඇති කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කාර්යයේදී මූලික පනත් කෙටුම්පත් විවිධ විෂය කරුණු සම්බන්ධයෙන් සකස් කිරීමේ සිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට පනතක් බවට සම්මත වීම දක්වා මූලික සම්බන්ධීකරණ කාර්යය මෙම අංශය විසින් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2017 වර්ෂය මූලාරම්භයේ සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාල පරාසය තුළ පහත සඳහන් නීතීන් සකස් කිරීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත.

- අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය ස්ථාපිත කිරීම, එහි පරිපාලනමය හා කාර්යය භාරය ඉටු කිරීම සම්බන්ධයෙන් වූ සංශෝධන පනත්

කෙටුම්පත, 2017 ජූලි මස 03 වන දින සම්මත කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කාර්ය භාරය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සිදු කිරීම.

- විදේශ විනිමය පනත - විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම හා විධිමත් කිරීම සඳහා 2017 ජූලි 28 දින සම්මත කරන ලද නව නීතිය හඳුන්වා දීම

එමෙන්ම, මෙම අංශය මගින් පහත සඳහන් පරිදි ඉඩම් කළමනාකරණය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වලින් සියලුම තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වන සම්මුතියට අදාළ නව නීති කෙටුම්පත් කිරීම, අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය භාරය සම්බන්ධයෙන් ද, සමාගම් පනත සංශෝධනය, බලතල පැවරීමේ විධිවිධාන, යෝජිත ශ්‍රී ලංකා ත්‍රස්තවාද ප්‍රතිරෝධන නෛතික රාමුව ගොඩ නැගීම, පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත, පාර්ලිමේන්තු අයවැය දෙපාර්තමේන්තුවට අදාළ නීති කෙටුම්පත් කිරීම යන නීති කෘත්‍යයන් ඉටු කිරීමට මූලික සම්බන්ධීකරණ කාර්ය භාරය මෙම අංශය මගින් සිදු කරන ලදී.

- ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
- රජයේ ඉඩම් බැංකු පනත් කෙටුම්පත
- බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය සඳහා වන පනත් කෙටුම්පත
- ජාතික විගණන පනත් කෙටුම්පත
- 2002 අංක 02 දරන බලශක්ති සැපයුම් (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම
- 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
- අමාත්‍යවරුන්ට සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ට කර්තව්‍ය පැවරීමේ (අනුෂාංගික විධිවිධාන) පනත් කෙටුම්පත
- ස්වේච්ඡා අනාවරණ පනත් කෙටුම්පත
- බලතල පැවරීම (ප්‍රාදේශීය ලේකම්වරුන්) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
- පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා ත්‍රස්තවාද ප්‍රතිරෝධන පනත් කෙටුම්පත

- පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම
- 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

6.2.2 නඩු කටයුතු

අග්‍රාමාත්‍යවරයා වග උත්තරකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩු අයදුම් පත්‍ර 37 ක් සහ අභියාචනාධිකරණයේ පවරා ඇති නඩු අයදුම් පත්‍ර 11 ක් පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත.

07. මානව සම්පත් සංවර්ධනය
සහ යටිතල පහසුකම්
සංවර්ධනය

7.1 මානව සම්පත් සංවර්ධනය

අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම තුළින් කාර්යාල කටයුතුවල කාර්යක්ෂමතාව හා ඵලදායීව නිරතවීමට අවකාශ සැලසීමෙන් සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දේශීය සහ විදේශීය පුහුණු වැඩසටහන් සඳහා නිලධාරීන් යොමුකරනු ලැබේ. ඒ අනුව, 2017.01.01 සිට 2017.12.31 දක්වා කාලය තුළ ලබා දී ඇති දේශීය සහ විදේශීය පුහුණු පාඨමාලා පිළිබඳ තොරතුරු පහත දැක්වේ

දේශීය පුහුණු වැඩසටහන් සහ පශ්චාත් උපාධි පාඨමාලා

	පාඨමාලාව	පුහුණු ආයතනය	පුහුණු කාල සීමාව	සහභාගී වූ සංඛ්‍යාව
1	සේවාවල සත්කාරය	මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව	2017.01.10	01
2	CIGAS පාඨමාලාව	මිලෝදා ආයතනය	2017.01.24-2017.01.26	02
3	ප්‍රථම පන්තියේ රාජ්‍ය ප්‍රසම්පාදනය තුළින් ප්‍රසම්පාදන වංචා දුරලීම	මිලෝදා ආයතනය	2017.01.25	03
4	කොන්ත්‍රාත් සහ ප්‍රසම්පාදන කළමනාකරණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව	ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය	මාස 08	01
5	Payroll පාඨමාලාව	මිලෝදා ආයතනය	දින 03	02
6	ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත් පරිපාලනය පිළිබඳ ඩිජිටල් පාඨමාලාව	මිලෝදා ආයතනය	වසර 01	01
7	අධීක්ෂණ කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩවුළුව	නිපුණතා සංවර්ධන අරමුදල	2017.02.20-2017.02.21	03
8	රාජ්‍ය සේවය සහ ලෝක සබඳතා පිළිබඳ ඩිජිටල් පාඨමාලාව	බණ්ඩාරනායක ජාත්‍යන්තර පුහුණු ආයතනය	වසර 01	05
9	සිවිල් ඉංජිනේරු සැලසුම් පාඨමාලාව	ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය	මාස 03	01

10	බඳවා ගැනීමේ පරිපාටි පිළිබඳ පුහුණු පාඨමාලාව	නිපුණතා සංවර්ධන අරමුදල	2017.03.16-2017.03.17	01
11	සංවර්ධන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව	කොළඹ විශ්වවිද්‍යාලය	වසර 01	01
12	ගොනු කළමනාකරණය සහ සාමාන්‍ය කාර්යාල පරිපාලනය හා ආයතන සංග්‍රහය පිළිබඳ පාඨමාලාව	මිලෝදා ආයතනය	2017.03.27-2017.03.29	02
13	රියදුරන් සඳහා පුහුණු පාඨමාලාව	ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය	2017.03.04 2017.03.11	25
14	කනිෂ්ඨ විධායකයන් සඳහා ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව	මිලෝදා ආයතනය	වසර 01	05
15	තොරතුරු තාක්ෂණ නොවන නිලධාරීන් සඳහා තොරතුරු තාක්ෂණ හැකියා පුහුණුව	මිලෝදා ආයතනය	2017.05.08-2017.05.09	01
16	වැටුප් පරිවර්තනය පිළිබඳ පුහුණු වැඩමුළුව	නිපුණතා සංවර්ධන අරමුදල	2017.06.15 - 2017.06.16	01
17	රාජ්‍යේපාය සහ ලෝක සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව	බණ්ඩාරනායක ජාත්‍යන්තර පුහුණු ආයතනය	මාස 04	01
18	කාර්යාල කාර්ය සහායකයින් සහ රියදුරන්ගේ ආකල්ප හා වෘත්තීය දැනුම ඉහළ නැංවීම සඳහා පුහුණු පාඨමාලාව	නිපුණතා සංවර්ධන අරමුදල	2017.06.22 - 2017.06.23	03
19	විගණන සහ කළමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැඩමුළුව	මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව	2017.07.06	02
20	ප්‍රවාහන නිලධාරීන් සඳහා වූ පුහුණු වැඩමුළුව	නිපුණතා සංවර්ධන අරමුදල	2017.08.25-2017.08.26	01
21	අතිරේක ලේකම්වරුන් සඳහා වන ඉංග්‍රීසි කථන වැඩමුළුව	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය	මාස 2.5	01
22	සිංහල - ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨමාලාව	කැලණිය විශ්ව විද්‍යාලය	වසර 01	01

23	කනිෂ්ඨ විධායකයන් සඳහා ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව	මිලෝදා ආයතනය	වසර 01	03
24	රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව	කොළඹ විශ්වවිද්‍යාලය	වසර 01	02
25	විධිමත් ලිපි ලිවීමේ හැකියා	මිලෝදා ආයතනය	දින 02	01
26	පුද්ගල අභිවෘද්ධිය කාර්යාල හා සමාජ විධි පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුව	නිපුණතා සංවර්ධන අරමුදල	දින 01	18
27	ගබඩා කළමනාකරණය හා භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රමවේද	නිපුණතා සංවර්ධන අරමුදල	දින 02	02

විදේශීය පුහුණු වැඩසටහන්

	පාඨමාලාව	රට	පුහුණු කාල සීමාව	සහභාගී වූ සංඛ්‍යාව
1	ආගම පදනම් කරගත් බහු සමාජයේ ඒකාබද්ධතාවය, ගැටුම් සහ සාමය ගොඩනැගීම	සිංගප්පූරුව	2017.01.16-2017.01.20	02
2	විද්‍යාව සඳහා වූ සකුරා හුවමාරු වැඩසටහන	ජපානය	2017.02.19-2017.02.25	01
3	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා කලාපීය ආර්ථික සහයෝගීතාවය	චීනය	2017.03.10 - 2017.03.30	01
4	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා වන ධාරිතා සංවර්ධනය	චීනය	2017.03.10 - 2017.03.30	01
5	සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා වූ සමුළුව	චීනය	2017.03.16-2017.04.05	01
6	මූල්‍ය විශ්ලේෂණය සහ පුරෝකථනය	ඉන්දියාව	2017.03.20-2017.03.31	01
7	ඉහළ ප්‍රතිඵලදායක නායකත්ව / කළමනාකරණ සංවර්ධනය	ඉන්දියාව	2017.03.20-2017.04.14	02
8	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ආර්ථික සංවර්ධන සහ සමාජ ප්‍රතිපත්ති	චීනය	2017.03.21-2017.04.10	01

9	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා යොවුන් නායකත්ව වැඩසටහන	චීනය	2017.04.06-2017.04.26	01
10	සංවර්ධනය වෙමින් පවතින රටවල පරිපාලන නිලධාරීන් සඳහා කළමනාකරණය	චීනය	2017.04.12-2017.04.26	01
11	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ග්‍රාමීය ආර්ථික සංවර්ධනයෙහි චීන අත්දැකීම්	චීනය	2017.04.12-2017.05.04	01
12	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නාගරික ඉදිකිරීම් හා සැලසුම් කිරීම දිරි ගැන්වීම	චීනය	2017.04.12-2017.05.04	01
13	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අවදානම් කර්මාන්තයන්හි ප්‍රතිපත්ති සංවර්ධනය	චීනය	2017.04.14-2017.04.28	01
14	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දක්ෂිණ සහයෝගීතාවය	චීනය	2017.06.01-2017.06.21	01
15	38 වන වාර්ෂික ජාත්‍යන්තර මානව හිමිකම් පුහුණු වැඩසටහන	කැනඩාව	2017.06.02-2017.06.27	01
16	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ව්‍යාපෘති මූල්‍යයන සංවර්ධනය හා රාජ්‍ය යටිතල පහසුකම් කළමනාකරණය	චීනය	2017.06.07-2017.07.01	01
17	සමත් ජාතිය, ක්‍රියාත්මක කිරීමෙහි උපාය මාර්ගය	සිංගප්පූරුව	2017.06.12-2017.06.16	01
18	සීමා මායිම් සබඳතාවයන් සම්බන්ධයෙන් වූ US DOT වැඩමුළුව	නේපාලය	2017.06.26-2017.07.02	01
19	නාගරික සංවර්ධන ව්‍යාපෘති සැලසුම්කරණය සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂඥයන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන	දකුණු කොරියාව	2017.06.29-2017.09.23	01
20	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා තොරතුරු සංවර්ධනය සහ විද්‍යුත් සන්නිවේදනය	චීනය	2017.07.10-2017.08.08	01
21	එකම තීරයක් එකම මාවතක් රටවල් සඳහා ධාරිතා සංවර්ධනය	චීනය	2017.07.19-2017.08.08	01

22	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නාගරීකරණය	චීනය	2017.07.30- 2017.08.19	01
23	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ජාතික වාර්ගික ප්‍රතිපත්තිය හා පුහුණුව	චීනය	2017.08.04- 2017.08.24	01
24	අනුකූල කාර්මික සබඳතාවන්ට සහය දැක්වීමට රාජ්‍ය ධාරිතාව ගොඩනැංවීම	වියට්නාමය	2017.08.06- 2017.08.11	01
25	ආසියානු රටවල් සඳහා චීන සංවර්ධන සහාය ව්‍යාපෘතියේ මූල්‍ය සේවාව	චීනය	2017.08.16- 2017.08.25	01
26	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වෙළඳපොළ පාලන ක්‍රමය සහ පාලන ධාරිතාව	චීනය	2017.08.18- 2017.09.09	01
27	කෘෂි නිලධාරීන් සඳහා දක්ෂිණ දැනුම් සහයෝගීතා වැඩමුළුව	චීනය	2017.08.29- 2017.09.04	01
28	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ව්‍යාපාර කළමනාකරණය	චීනය	2017.09.19- 2017.10.09	01
29	එකම තීරයක් එකම මාවතක් රටවල් සඳහා බලශක්ති ප්‍රතිපත්ති හා ව්‍යුහය	චීනය	2017.09.20- 2017.10.10	01
30	මැලේසියානු තාක්ෂණික සහයෝගීතා වැඩසටහන යටතේ නිර්මාණශීලීත්වය හා නව නිපැයීම් තුළින් ජාතීන් පරිණාමනය	මැලේසියාව	2017.09.25- 2017.09.29	01
31	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා යොවුන් ව්‍යාපාර මූලාරම්භක වැඩසටහන	චීනය	2017.09.27- 2017.10.17	01
32	එකම තීරයක් එකම මාවතක් රටවල් සඳහා වෙළඳ පහසුකම් වැඩසටහන	චීනය	2017.10.11- 2017.10.31	01

33	එකම තීරයක් එකම මාවතක් රටවල් සඳහා යටිතල පහසුකම් ගොඩනැංවීම, ආයෝජනය හා මූල්‍යයනය වැඩසටහන	චීනය	2017.10.10- 2017.10.30	01
34	රාජ්‍ය සේවයේ අභිප්‍රේරණය වැඩසටහන	සිංගප්පූරුව	2017.10.09- 2017.10.13	01
35	සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ජෛව විවිධත්ව සංරක්ෂණය හා කළමනාකරණය	චීනය	2017.10.11- 2017.10.31	01
36	මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණ පුහුණු වැඩසටහන	කොර්	2017.11.13- 2017.11.16	02

7.2 ඵලදායීතාව වර්ධනය කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම

ඊ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත වෙමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අවශ්‍යතා හඳුනා ගනිමින් විසඳුම් ලබාදීමත්, රාජ්‍ය ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අවශ්‍යතා සපුරාලීමත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ මූලික අභිමතාර්ථය වේ.

ඒ අනුව, පහත සඳහන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා මෙම අංශය මගින් ඉටුකරනු ලබයි.

- අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවිය (Official website)**

අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවිය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම මගින් භාවිත කරන්නන්ට කාලීන හා නිවැරදි තොරතුරු කඩිනමින් ලබා දීම සිදු කරයි.
- අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර මේල් සේවාව (Internal Mail Service)**

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර මේල් සර්වරය වෙත බාහිර පාර්ශවයන් විසින් අනවසර ප්‍රවේශයන් ලබා ගැනීමට ගන්නා ලද උත්සාහයන් කිහිපයක් හඳුනාගත් අතර ඒවා සාර්ථකව මැඩපැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලයීය තොරතුරු හා සන්නිවේදන

තාක්ෂණ අංශයට හැකි විය. ඉහත අනවසර ප්‍රවේශයන් සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත. අනාවරණය වූ කරුණු පදනම් කර ගනිමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර ඊ මේල් සේවාවෙහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව වඩාත් විශ්වාසදායී ඊ - මේල් සේවාවක් පවත්වා ගෙන යනු ලැබේ.

- **තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ඉහළ නැංවීම**

අරලියගහ මන්දිර පරිශ්‍රයේ හා අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ කාර්යාලවල අභ්‍යන්තර ජාල පද්ධතිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) මගින් ක්‍රියාත්මක LGN 2.0 ව්‍යාපෘතිය යටතේ Wi-Fi පහසුකම් ද සහිතව නවීකරණය කිරීමට හැකි විය. එමගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය ඉහළ නැංවීමට අවස්ථාව සැලසී ඇත. තවද මෙම ව්‍යාපෘතිය යටතේම අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහත පරිශ්‍රයන් සඳහා Video Conferencing පහසුකම ලබා ගැනීම සඳහා ද කටයුතු සම්පාදනය කරමින් පවතී.

- **අග්‍රාමාත්‍ය කාර්යාලයේ ක්‍රියා පටිපාටි කළමනාකරණය කිරීම (Workflow Management)**

- රැස්වීම් සංවිධානය හා කළමනාකරණය
- අමුත්තන් පැමිණීම කළමනාකරණය
- වැඩ පැවරීම
- ලිපි ලේඛන කළමනාකරණය

ඉහත ක්‍රියා පටිපාටි කළමනාකරණය සඳහා වඩාත් පහසුකම් වලින් යුතු මෘදුකාංග පද්ධතියක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හරහා ස්ථාපනය කෙරුණු අතර එය පරීක්ෂණ මට්ටමින් භාවිතා වෙමින් පවතී.

- **අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර භාවිතය සඳහා මෘදුකාංග පද්ධති නිපදවීම**

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර ආයතනික කටයුතු පහසු කර ගැනීම සඳහා අවශ්‍ය මෘදුකාංග, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය මගින් නිපදවීමට කටයුතු යොදා ඇත. එමගින් මෘදුකාංග සඳහා යන වියදම අවම කර ගත හැකි අතර, පිටපත් ලෙස නවීකරණය කිරීමේ හැකියාව ද (Version Update) පවතී. ඒ අනුව, අභ්‍යන්තර ලිපි කටයුතු පහසු කිරීම සඳහා නිමවා ඇති මෘදුකාංග පද්ධතිය නවීකරණය කර වඩාත්

පහසුකම් සහිතව නව සංස්කරණයක් ලෙස ක්‍රියාත්මක කර ඇත. එසේම ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳ ස්ථාවර වත්කම් ලේඛනය පරිගණක ගත කිරීම සඳහා හා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා පසු විපරම් කිරීම සඳහා නිපද වූ මෘදුකාංග පද්ධතිය පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කර ඇත.

- කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පුහුණුව ලබා දීම

ICTA ආයතනයේ මූල්‍ය දායකත්වය මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පුහුණු අවශ්‍යතා සපුරාලීම සඳහා පුහුණු වැඩමුළු සංවිධානය කිරීමට හැකි විය. පුහුණු ආයතනය සමඟ සාකච්ඡා කර පුහුණු පාඨමාලාවන් අවශ්‍යතාවට ගැලපෙන පරිදි වෙනස් කිරීම මගින් නිලධාරීන් සඳහා වඩාත් ඵලදායී පුහුණුවක් ලබාදීමට හැකියාව ලැබුණු අතර ඒ මගින් නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණ හැකියාවන් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබුණි.

8. මූල්‍ය ප්‍රගතිය

8.1 මූල්‍ය ප්‍රගතිය

වාර්ෂික අයවැය ඇස්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 02 යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්ෂික වියදම් දැරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැලසීම සිදු වේ. මෙම ප්‍රතිපාදන අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන ව්‍යාපෘති 04 ක් සහ උප ව්‍යාපෘති 02 ක් යටතේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් වශයෙන් ලබා දී තිබුණි.

ඒ අනුව 2017 වර්ෂයේ පුනරාවර්තන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 913 ක් ද ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 577 ක් ද ලෙස සමස්ත ප්‍රතිපාදනය රුපියල් මිලියන 1490 ක් ලබා දී ඇත. ඒ අනුව 2017 වර්ෂයේ ව්‍යාපෘතිගත ප්‍රතිපාදන වල මූල්‍ය ප්‍රගතියේ සාරාංශය පහත පරිදි වේ.

ව්‍යාපෘතිය / උප ව්‍යාපෘතිය	මුළු ප්‍රතිපාදනය (රුපියල් මිලියන)		මූල්‍ය ප්‍රගතිය (රුපියල් මිලියන)			
	පුනරාවර්තන	ප්‍රාග්ධන	පුනරාවර්තන	ප්‍රාග්ධන	පුනරාවර්තන	ප්‍රාග්ධන
අග්‍රාමාත්‍ය කාර්යාලය	480	523	477	99%	490	94%
සාමාන්‍ය පරිපාලන හා ආයතනික සේවා	275	38	266	97%	31	82%
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය	44	13	32	73%	1	8%
සංවිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ මහ ලේකම් කාර්යාලය	66	3	54	82%	1	33%
ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ සහයෝගීතා ලේකම් කාර්යාලය කොළඹ සහ ටෝකියෝහි ස්ථාපිත කිරීම	20	0	17	85%	0	-
සහපු අභියෝගීතා සංස්ථා ව්‍යාපෘති කාර්යාලය ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම	28	0	9	32%	0	-
එකතුව	913	577	855	94%	523	91%

ඒ අනුව ප්‍රධාන ව්‍යාපෘති 04 සහ උප ව්‍යාපෘති 02 යටතේ අරලියගහ මන්දිර පරිශ්‍රය, විසුම්පාය, නුවරඑළිය හා බෙන්තොට අග්‍රාමාත්‍ය නිල නිවාස සඳහා වූ පරිපාලන , සැපයීම් , නඩත්තු, මූලධන වත්කම් අත්පත් කරගැනීම, මූලධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ මහ ලේකම් කාර්යාලය, ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ සහයෝගීතා ලේකම් කාර්යාලය කොළඹ සහ ටෝකියෝහි ස්ථාපිත කිරීම, සහසු අභියෝගීතා සංස්ථා ව්‍යාපෘති කාර්යාලය ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම ආදී වූ පුනරාවර්තන හා ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් දැරීම සිදු කර ඇත.